



පාරම්පරික සාරධර්ම පදනම් කරගත් සාමූහික සහජීවනය පිළිබඳ ඇගයීමකි

අනාවයට යා නොදී රැකගත යුතු දේශීය සංස්කෘතික සාරධර්ම

3 පිටුව



ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ලබා දෙන්න

ජනතා නියෝජනයේ විවිධ හඬ එළිදක්වන තවත් එක් මොහොතක්

8 පිටුව



පල්ලියත්, මිසමත් ගොඩගන්නට හා රැකගන්නට වෙහෙසෙන කතෝලික ධීවරයා ගැනයි.

මහා ධීවරයාණන්ගේ මඟ පෙන්වීමේ කංවිධානයක්

13 පිටුව



2010 වසරේ හොඳම ආගමික පුවත්පත

ඥානාරථ ප්‍රදීපය



ආරම්භය : 1866 ජූනි 07



"වය ඉතා ම කුඩා බිජය වුවද වය සියලු පැලෑටි වලට වඩා ලොකු වී විශාල අතු විහිදවන්නේය"

(මාක් 4:76-34)

බ්.ව. 2012 ක් වූ ජූනි 17 ඉරිදා 147 වෙළුම 03 කලබ සතිපතා පත්‍රය - පිටු 24 - මිල රු. 25.00 QD/12/NEWS/2012 පුවත්පතක් ලෙස ලියාපදිංචි කරන ලදී.

පූජක, පූජක පක්ෂයට දේශපාලනය තහනම් කිරීමට ගෙන එන පනත් කෙටුම්පත

කතෝලික සභාවේ කූට කුමන්ත්‍රණයක් හොවේ

බහුතර බෞද්ධ ජනතාවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති

සියලු ආගම්වල පූජක තුමන්ට මැතිවරණ වලට තරඟ කිරීම තහනම් කරන්නට ගෙන එන්නට යන පෞද්ගලික පනත් කෙටුම්පත කතෝලික සභාවේ කූට කුමන්ත්‍රණයක් ලෙස අර්ථ දක්වන්නට දරණ වැයම සම්පූර්ණයෙන් හෙළා දැකින බව කතෝලික සභා ආරංචි මාර්ග සනාථ කරයි.

කතෝලික සසුන් නියමයන්ට අනුව පූජක - පැවදි අයට මැතිවරණ වලට තරඟ කිරීම සපුරා තහනම් වන අතර දෙවන වර්තන කතිකාව මගින් ද ක්‍රියාකාරී දේශපාලනයේ නියැලීමේ අයිතිය කතෝලික ගිහියාට පමණක් ලබා දී ඇති හෙයින් මෙවන් පනත් කෙටුම්පතකට කතෝලික සම්බන්ධයක් දැක්වීම සම්පූර්ණයෙන් මිථ්‍යාවක් බැව් පළවේ. මේ අතර මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමටත් පෙර පටන් ඒ ගැන කතිකාවක් ඇතිවීමට හේතු කාරණා වී ඇත්තේ මෙරට බහුතරයක් සියලු ආගමික ගිහි ජනතාව පූජක පිරිස් දේශපාලනයේ නියැලීම හෙළා දැකින නිසාවෙන් යැයි තතු දන් ආරංචි මාර්ග හෙළි කරයි. එම නිසා සසුන් සංඝායනාවන් ඉල්ලා සිටින ගිහි ජනතා නායකත්වයෙන් මෙවන් කෙටුම්පත් ඉදිරිපත් වීම සැබවින්ම ප්‍රශංසනීය බව බහුතර ගිහි සංවිධාන මතය වන අතර, කවරාකාරයකින් හෝ පූජක පූජක පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සුදුසු නොවන බව එක හෙළා ප්‍රකාශ කිරීම ඔවුන් සතු පරම අයිතියක් බව තරයේ ප්‍රකාශ කරති.

සිරිලකට වැඩම කරන්නැයි ජනපතිගෙන් ආරාධනා!



අති උත්තම සොළොස්වන බෙනඩික් ඉද්ධෝත්තම පාප් වහන්සේට සිරිලකට වැඩම කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් ජූනි 08 දා වතිකානයේ දී ආරාධනා කළේය. ඉද්ධාසනයෙන් නිකුත් කළ පුවත්පත් නිවේදනයට අනුව වතිකාන පුස්තකාලයේදී ඉද්ධෝත්තම පියතුමා සමඟ පැවැත් වූ මිනිත්තු 10 ක සාකච්ඡා වාරයේ දී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන ද, සංවර්ධන ප්‍රතිලාභ ජනතාව වෙත ගලා යෑම පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.

15 පිටුව

ප්‍රදීපයේ පිළිවෙතට මන්හාරම ජනතා ප්‍රසාදය

පාර්ලිමේන්තු වරප්‍රසාදයන්ට මුවා වෙමින් රජයේ ඇමැතිවරයකු මන්හාරම රඳගුරු අති උතුම් රායප්පු ජෝශප් ගිම්පාණන්ට එරෙහිව නැගූ අහන චෝදනා හා අපහාස, උපහාසයන් වලට එරෙහිව ඥානාර්ථ ප්‍රදීපය මන්හාරම ජනතාව ප්‍රමුඛව රඳගුරු ගිම්පාණන් වෙනුවෙන් පෙනී සිටීමට ගත් මඟ ගැන බොහෝ දෙනෙක් ප්‍රශංසා කරති.

ඥානාර්ථ ප්‍රදීපය පුවත් හා කතු වැකිය දමිළ බසට පරිවර්තනය කර මන්හාරම රඳගුරු වසමේ දෙව්මැදුරුවල ප්‍රදර්ශනය කළ බවත්, මන්හාරම ආසන දෙව්මැදුරේ පැවැති යැදුම් මෙහෙයට ඊළඟ සතියේම ප්‍රමුඛතාව දී පළ කිරීමත්, උතුරු - දකුණු කතෝලික සමගියට සාකච්ඡයක් ලෙස පෙන්නා දෙකි. මේ අතර මෙවන් සිදුවීම් වලදී බොර දියේ මාළු බැමට සුදානමින් සිටි, නිරන්තරයෙන්ම දකුණේ සහ උතුරේ නිල සහාය නායකත්වය විවේචනය කරන ඇතැම් කිතුනු කංඩායම්වල පැතුම් වාර්ථ වී යාම නිසා මවුහු ප්‍රදීපයට එරෙහිව විවිධ චෝදනා එල්ල කරමින් සිය හෙළව වසා ගැනීමේ නිර්ලජ්ජිත වැයමක නියැලී සිටින අයුරු ඉකුත් දිනවල දක්නට ලැබිණ.

අලුත් මිසමෙන් "ඥානාර්ථ ප්‍රදීපයට" ලොකු ඉල්ලුමක්

කළුතර - නාගොඩ නව මිසමක් ලෙසින් බිහිවීමත් සමගම ඥානාර්ථ ප්‍රදීපය අලෙවිය ද ආරම්භ කර ඇත. මිසමක් බවට පත්වීම සක් ගතවද්දී සතිපතා ප්‍රදීපය පුවත්පත් සංඛ්‍යාව වැඩි වීම ද කැපී පෙනෙන්නකි. ඥානාර්ථ ප්‍රදීපය, ළමා ප්‍රදීපය මෙන්ම ඥානමිලි සහ මැසෙන්නර් පුවත්පත් වෙත කළුතර නාගොඩ මිසම වාසීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ. මීට පෙර නාගොඩ දෙව්මැදුරේ ප්‍රදීපය පුවත්පත් ඉතා සීමිත සංඛ්‍යාවක් පමණක් අලෙවි කොට ඇති අතර තවක මිසම සේවක ලෙසින් පත්වීම ලැබූ ගරු නිර්මාලී මාලක සිල්වා පියතුමා මේ ගැන අවධානය යොමුකර ඉතා උනන්දුවෙන් කටයුතු කිරීම නිසා පත්තර අලෙවිය ඔස්සේ ඇතුළු 100% ඉහළ ගොස් ඇත. (කුමර නයනජිත්)

ගමන් මඟක අසිරිය



වැලිවේරිය සා. අන්තෝනි මුනිතුමන්ගේ දෙව්මැදුරේ ඉතිහාසය හා විහි වර්තමානය දක්වා විහිදුනු ගමන් මඟ පිළිබඳ මාධ්‍යවේදී ලක්ෂ්මන් පයාගල මහතා විසින් ලියන ලද ග්‍රන්ථයක් පසුගියදා වැලිවේරිය දෙව්මැදුරු පර්ශ්‍රයේ දී විලිදුරක්විණි. මෙවන් පොතක් විලිදුරක්වීම තුළින් මිසමේ මතකයන් යළි කැවැත්වීමක් වනවා සේම ඒ වේනිහාසික මතකයන් අප අතරින් විශැකීමට ඉඩ නොදී සංරක්ෂණය වීම අනාගත පරපුරට ඉටුකරන මහත් යහපතක් සේම දිරිගැන්වීමක් බව කතුවරයාගේ අදහසයි.

සිහිකිරීමයි



මින් දස වසරකට පෙර 2002 ජූනි 16 දා සදා සාමය දිනු සෙබස්තියන් වින්සන් නම් ජායාරූප ශිල්පියා, ප්‍රදීප වාර්තාකරුවා හා ලේඛක සහාදයා ගැන ප්‍රදීපයේ මතක අලුත් කරමින් අපි මෙසේ ඔහු සිහි ගන්වමු.

කොවිච්චකේ සා. අන්තෝනි මුනි මංගල්‍යයෙන් ප්‍රදේශයම බැතිබරවේ



ඉතා උත්කර්ෂවත්ව එහෙත් බැතිබරව සිදුකළ කොවිච්චකේ සා. අන්තෝනි මුනි මංගල්‍යයට මෙවර අධික සැදැහැවත් ජනතාවක් සම්බන්ධ වූ බව වාර්තා වේ.

කතෝලික මෙන්ම අනාගමික මහ පිරිස් එකට ගමන් කරමින් මෙම මංගල්‍යය සැමරීමෙන් මුළු මහත් ප්‍රදේශයම ආධ්‍යාත්මයෙන් බැතිබර වූ බව සිද්ධස්ථාන පාලක ගරු ක්ලෙමන්ට් රොසාසියෝ පියතුමා විශේෂයෙන් ප්‍රදීපයට පැවසීය.

ස්වාමීන් වහන්සේගේ වචනය (Verbum Domini)

දේව වචනයේ වර්ෂය වෙනුවෙන් කොළඹ හාගාවන් ජුසේ වාස් දේව ධර්ම නිකේතනය අති උතුම් සොළොස්වන බෙනඩික්ට් පාප් වහන්සේගේ "වර්බුම් ටේමිනි" නමැති අපෝස්තලික අනුශාසනා පත්‍රය සිංහල භාෂාවට පරිවර්තනය කොට ඇත. 15 පිටුව

රෝම සිහින ප්‍රසංගය දා...



කොළඹ සා. ජෝශප් විදුහල, කොටිනේන යහපත් වැඩිහිටි කනහාරාමය, මිගමුව මාර්ස්ටේල්ලා විදුහල හා ආමේ මරියා කනහාරාමයේ සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් ප්‍රැන්සිස් ද අල්මේදා මහතා පුහුණු කළ "රෝම සිහින" ප්‍රසංගය ඉතාලියේ වතිකාන හා රෝම නගරවලදී වේදිකාගත විය. සිසු සිසුවියන් අනුබද්ධ පාසල් නියෝජනය කරමින් යහපත් වැඩිහිටි කනහාරාමයේ ගරු රේණුකා පැවදි සොයුරියන්, සා. ජෝශප් විදුහලයේ ගරු සිල්වස්ටර් රණසිංහ පියතුමාත්, කාදිනල් ගිම්පාණන් හා මොන්සික්කේද්වර් හෙවිල් ජෝ මායිමිපාණන් සමඟ ද දරු පිරිසක් ප්‍රදීප කැමරාවට හසු වූ අයුරු..

නිවීම සංගමයේ වජ්‍ර ජයන්තිය ගාමිහිරිව සැමරූ වගයි

පේරාදෙණිය සරසවියේ කතෝලික උපාධ්‍ය සහභාගිත්වය තහවුරු කළ නිවුමන් සමිතිය අරඹා හැට වසරක් පිරීමේ වජ්‍ර ජයන්තිය මහනුවර රඳගුරු අති උතුම් විශානි ප්‍රනාන්දු ගිම්පාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ තුනී පිදීමේ දේව මෙහෙයෙන් ආරම්භ විය.

සරසවි සමාරම්භකයන් මෙන්ම අති උතුම් තෝමස් කාදිනල් කුරේ, ගරු ඉන්ජේසස් පින්තු පියතුමා සරසවිය යැදුම් කුටිය ඉදිකිරීමේ පුරෝගාමීන් වූ නිසා එතුමන් ද - සගසුව දිනු උපාධ්‍ය, ආචාර්ය, කවිකාවාර්ය හා සිසු පිරිස් ද සිහි ගැන්වීය. කතෝලික සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයේ උපාධ්‍ය ගරු සමන් මැක්මිමස් පියතුමා ඇතුළු සිසුන් සමරු ඵලකයක් පිරිනැමූ අතර උපාධ්‍ය ගරු එගර්ටන් පෙරේරා පියතුමා මහාචාර්ය ඇණිලි හල්පේ, බ්‍රිජට් හල්පේ ඇතුළු සිසු පිරිස කටයුතු සංවිධානය කළහ.

පදවියේ පදවියට



තඹකන්දේ දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවය

ලෝකයා කියන අයුරින් ලෝකයේ වටිනාකම සොයා සොයා ගොස් ජීවිත විනාශකර ගන්නවාද? එසේ නොමැතිනම් අප ගැලවුම්කාර කිතු සම්භාණන් මත පදනම්ව ගොඩනැගෙන ශුද්ධවත් ජීවිත තුළින් සදාතනික සාමය, සතුට, ශ්‍රීතිය හා ගැලවීම අත්කර ගන්නවාදැයි හිරිපොකුණ සහයක ගරු තරංග දිලේක්ෂිත පියතුමා විමසීය.



සිසිල් ඩැනියෙස්

දෙවිමැදුරු අරමුදලට සංගීත සැදුවකි!

රාවනාවන්ත සුරතාවයන්ගේ රාජේශ්වරී දෙවිමැදුරේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් ඇරඹී දෙවිමැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වූ ගොඩනැගිලි අරමුදලට ආධාර වශයෙන් සංගීත සංදර්ශනයක් පැවැත්වේ. 'සිරස' මාධ්‍ය ජාලයට අයත් රත්මලානේ පිහිටි 'ස්ටේෂන්' ශ්‍රවණාගාර පර්ෂදයේදී ජූලි 07 සෙනසුරාදා සවස 6.30 ට පැවැත්වෙන මේ ප්‍රසංගය මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් සංගීතවත් කරනු ඇත.

හිටපු මිසමි සහයක ගරු ප්‍රසන්න වසන්ත ප්‍රනාන්දු පියතුමා සමඟින් නව මිසමි සහයක කසුන් ඉෂාර ප්‍රනාන්දු පියතුමා ජූලි 07 සංවර්ධන කමිටුව සමඟින් මෙම ප්‍රසංගය සංවිධානය කරති.

ඩන්ලස් කුරේ

ජපමාලය නිවසින් බැහැරකළ රාක්ෂයා

අතීතයේ පවුලක් ලෙස එකට එකතුවී නිවෙස්වල ජපමාලය කීවත් අද එය අඩාල වී ඇත. රූපවාහිනී රාක්ෂයා නිවෙස්වලට කඩාවැදීම නිසා පවුල් ජපමාලය අද නිවෙස් වලින් බැහැරව ඇතැයි ඉරබඩගම මිසමි සේවක ගරු රූපස් හිලරි පියතුමා පැවසීය.

ගරු පියතුමා මේ බව ප්‍රකාශ කළේ ඉරබඩගම ශු. ජේදුරු පාවුල මුනි දේවස්ථානයේ මැයි මංගලය දේව මෙහෙයේදීය. කිතුනු ඒකකවල සංවිධානයන් පැවති මංගලය කටයුතු සඳහා මිසමි පැවිදි සොයුරියන්ගේ සහයද ලැබී තිබුණි.

පෝල් විජේතුංග

දේව ධර්මය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ගාලු පදවියේ ඇරැඹේ



ගාල්ල රදගුරු පදවියේ ජ්‍යෙෂ්ඨ වාස් දේව ධර්ම නිකේතනය මෙහෙයවන දේව ධර්මය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පසුගිය දා එම ආයතනයේදී ආරම්භ කරන ලදී. මෙම ආයතනය කොළඹ අගරදගුරු පදවියේ භාග්‍යවත් ජ්‍යෙෂ්ඨ වාස් දේව ධර්ම නිකේතනයට අනුබද්ධිත වේ.

එම අවස්ථාවට සහභාගී වූ ගාල්ල පදවි රදගුරු අතිඋතුම් රේමන් කිංස්ලි වික්‍රමසිංහ හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ භාග්‍යවත් ජ්‍යෙෂ්ඨ වාස් පියතුමන් උගැන්වූ කිතුනු දහම් මග අනුව යමින්, තවමත් ධර්මදුනික ප්‍රදේශයක් ලෙස සැලකෙන දකුණු පළාතට නව දහම් දූත සේවාවක් හඳුන්වා දීමට මෙම පාඨමාලාව ඉමහත් රුකුලක් වන වගයි.

ප්‍රධාන දේශනය පැවැත්වූ කොළඹ අගරදගුරු පදවියේ භාග්‍යවත් ජ්‍යෙෂ්ඨ වාස් දේව ධර්ම නිකේතනයේ අදිසුරු ගරු දයා ඡෙල්ටන් වැලිකඩආරච්චි පියතුමා, මෙම පාඨමාලාව හැදෑරීමෙන් දේව ජනතාවට තම අධ්‍යාත්මික සහ බුද්ධිමය වර්ධනය වැඩි කර ගැනීමේ අවකාශයන් අසීමිත ලෙස විවෘත කර ගැනීමට හැකි වන වග ප්‍රකාශ කර සිටියේය.

ගාල්ල පදවි ශාඛා අධ්‍යක්ෂක ගරු රාජා රත්නප්‍රිය පෙරේරා පියතුමන් ප්‍රකාශ කර සිටියේ දෙවන වනිකාන කතිකාවතින් හෙළිදරව් කළ හින ජනතාවගේ සහභාගිභීතින්වයේ සභාව පණ ගැන්වීම සඳහා හින ජනතාව නිසි ලෙස දහමින් පෝෂණය කිරීම සහ දහමින් සන්නද්ධ කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි.

නව ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා තරුණ

තරුණියන් 23 දෙනෙකු ලියාපදිංචි කිරීම ගාල්ල රදගුරු හිමිපාණන් විසින් සිදු කරන ලදී.

මෙම වැදගත් අවස්ථාවට සහභාගී වූ පිරිස මෙම සමාරම්භක උත්සවය සනිටුහන් කරමින් සමරු සටහන් පොතේ සටහන් තැබීමෙන් අනතුරුව ශුද්ධ ලියවිල්ල පිළිබඳව ශාස්ත්‍රීය දේශනයක් පවත්වමින් ගරු දයා ඡෙල්ටන් වැලිකඩආරච්චි පියතුමන් විසින් එම ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කරන ලදී.



පල්ලන්සේන දිලිඳු පවුලකට නව නිවසක්

පල්ලන්සේන මිසමි අඩු ආදායම් ලාභී පවුලකට ඉතාලියේ මිලානෝ කතෝලික සංඝයේ අනුග්‍රහය යටතේ මිසමි සහයක ගරු සිසිර සමරකෝන් පියතුමා ඉදිකළ නිවස කොළඹ උතුර කලාපීය නාහිමි අතිගරු පැට්ටිල් පෙරේරා පියතුමන් විසින් විවෘත කරන ලදී. මිසමි සේවක ගරු ජයන්ත හිමල් හා සිසිර සමරකෝන් පියතුමන්ද ඒ අවස්ථාවට එක්වීය.

මෙල්වින් ද කොස්තා

සා. ඇලෝසියස් කතිටු දෙවිසත්හල් තැනි උලෙළ හා දෙමාපිය දිනය පැවැත්වේ

කොළඹ අගරදගුරු පදවියේ සා. ඇලෝසියස් කතිටු දෙවිසත්හල් සිය 66 වන වාර්ෂික ක්‍රියාමාර්ගයක් සහ දෙමාපිය දිනය අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණි.

මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස කොළඹ අගරදගුරු පදවි සහයක රදගුරු අතිඋතුම් ෆිඩේලිස් එම්මේනුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් සහභාගී වූ අතර මේ වසරේදී නව පූජක දිවියේ 50 වන සංවත්සරය සමරණ ගරු සික්ස්ටස් කුරුකුලසූරිය හා ගරු ජෝශප් බෙනඩික් පියතුමන්ලා ද සහභාගී වූහ.

තෘතී ප්‍රදාන උලෙළේ දී සහයක රදගුරු හිමිපාණෝ මෙසේ පැවසූහ. ක්‍රිස්තුන් වහන්සේ අනුගාමී වීම යනු උන්වහන්සේගේ ශ්‍රාවකයකු



වීමයි. ස්වාමීන් වහන්සේගේ තමාව සම්පූර්ණයෙන්ම වචන අනුව උන්වහන්සේ ස්වාමීන් වහන්සේට අනුගාමී වීම දෙවිසත්හල් කැපකිරීමට ආරාධනා ලබයි. ශිෂ්‍යයන්ගේ මූලික තීරණයකි. එමනිසා දිනපතා පූජක සිසුවා

සැදැහැ බලාපොරොත්තු නංවමින් නාගොඩ දහම් නවෝදයක්!

පසුගියදා නව මිසමක් ලෙස අභිෂේක ගැන්වූ කළුතර නාගොඩ ප්‍රථම මිසම සේවක ගරු නිර්මාල් මාලක සිල්වා පියතුමන්ගේ අනුශාසකත්වය හා මගපෙන්වීම යටතේ දහම් නවෝදයක අරුණ පළකරමින් සිටී.

සැදැහැ බලාපොරොත්තු මල්පළගන්වමින් ඉරුදින උදෑසන දිව්‍ය පූජාව පැවැත්වීමටත් දහම් පාසල සවි ගැන්වීමටත් පියවර ගෙන තිබේ. මිසම ධර්ම සේවා සභාවේ මංගල රැස්වීම අමතමින් නව මිසමක් ලෙස වර්ධනය වීමේදී කිතුනු ඒකක නායක/ නායිකාවන්ගේ වගකීම හා කාර්යභාරය පැහැදිලි කළ ගරු පියතුමා දිව්‍ය හෘදයේ මංගල්ලය නිමිත්තෙන් නාගොඩ කිතුනු සංඝයේ සැම නිවෙසක් දිව්‍ය හෘදයට කැපකිරීමට සූදානම් කරන ලෙස ඉල්ලා සිටියේය. නාගොඩ මිසමේ (සපුගහවත්ත දෙවිමැදුර ද ඇතුලු) සතියේ සෑම දින දිව්‍ය පූජාව පැවැත්වීමට පියතුමා කටයුතු යොදා ඇත.

රංජිත් නෝනිස්

මරිය මාතාවන්ගේ එඩිතර භාවය නූතන වනිතාවන්ට ආදර්ශයක්!

මිනිස් අම්මා කෙනෙකු ලෙස මව් පදවිය එඩිතරව භාර ගැනීම හා ඉතා කම්කටළු මැද්දේ තම පුතුවන් බිහි කොට ඇති දැඩි කළ මාතාව සිය යොවුන් පුතණුවන් කුරුසියේ මරණයට පත් වීම දරා සිටි එඩිතර භාවය වනිතාවන්ටද ආදර්ශයක් යැයි නාවලපිටිය සා. මරියා දේවස්ථානයේ මැයි මංගල මෙහෙයේදී මිනිසුරු රදගුරු අතිඋතුම් ක්ලිටස් වඤ්ඤ සා.බෙ.නි හිමිපාණෝ පැවසූහ.



දෙසැම්බර් 8 දින දේවමාතා පිළිරුව රැගත් විදි සංචාරය කිරීම මිසම සේවක ගරු නිවමන් පිරිස් පියතුමා මැයි 31 වන දින සිදු කිරීමට තීරණය කරන ලදී. සොලන්කන්ද තරුණ සේවා පුහුණු කාර්මික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ගරු පිරෝන් මිනිදු කුලසූරිය ජේ.නි. පියතුමා හා ගරු රන්ජන් ජයමාන්න පියතුමා ද සහභාගී වූහ.

මිනි ප්‍රනාන්දු

රාජකදළුවේ මර්මවූන්ට මහත් හරසර!

රාජකදළුව මිසම සේවක ගරු ප්‍රසාද් වමින්ද පියතුමාගේ විශේෂ අවධානය මධ්‍යයේ පුරා මාසයක කාලයක් තම නිවෙස්වල ගොරවාදරයෙන් යාවිඤ්ඤා දිව්‍ය පූජා

සිදුකොට සැදැහැවත් ජනතාව විසින් නව සළුපිලි අන්දවා, රබන් ගසමින්. වෙඩිහඩ පතුරුවමින්, ගිනිකා ගසමින්, මල්මාලා පළඳවා නම කරමනින් දෙව් මව් පිළිරු නැවත දේවස්ථානයට වැඩම කරන ලදී.

හලාවත පදවි තරුණ කටයුතු අධ්‍යක්ෂ ගරු බෙනට් රත්නසිංහ පියතුමා භාවනාත්මක යාවිඤ්ඤා වැඩසටහන් මස්සේ සැදැහැවතුන් දෙව්මව් වෙත වඩාත් ලංකළ අතර පදවි ධර්මෝපදේශක අධ්‍යක්ෂ ගරු නෙල්සන් සමන්ත පියතුමා දිව්‍ය පූජා යාගය සිදුකරමින් හරබර දෙසුමක් පැවැත්වීය.

ක්‍රිස්ටෝපර් ජාන්ස

ඥානාඪ ප්‍රදීපය

ශ්‍රී ලංකාවේ පළවන ඉපැරණිම සිංහල පුවත්පත
කොළඹ කතෝලික මුද්‍රණාලය, කොළඹ 8, දු.ක. 2695984, 4899611 ෆැක්ස් 2692586
වෙබ්: www.colombocatholicpress.lk

අපරාධ වැළැක්වීමට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි

කහවත්ත මුල් කොට ගත් අපරාධ රැල්ල පිළිබඳව පුළුල් ප්‍රචාරයක් මෑත කාලයේදී විවිධ මාධ්‍ය හරහා දැක ගත හැකි විය. අපරාධ වලට පමණක් නොව අතිරික්ත ලෙස ඝාතනය වන කාන්තා මරණ වලට සුවිශේෂී ප්‍රදේශයක් ලෙසද එම ප්‍රදේශය බෙහෙවින්ම හුවා දැක්විණි. වයෝවෘද්ධ කාන්තාවන් හා තරුණියන් මුල් කොට ගෙන සිදුවූ ඝාතන නිසා කම්පාවට පත් ප්‍රදේශවාසීන් පාරට බැස උද්ඝෝෂණය කරමින් එම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ මුළු මහත් රටම දැනුවත් කිරීමට පියවර ගත්තා පමණක් නොව මුළු මහත් රටේම කටාබන්ද එම ප්‍රදේශ නතු කරන්නට එම උද්ඝෝෂණ මුල් වූ බව ද සඳහන් කළ යුතුය. විවිධ ප්‍රදේශයන් අත්අඩංගුවට පත් වූ බව සඳහන් වූවත් එක් එක් පෙළපතක විලාශයෙන් සිදුවන අපරාධ පිළිබඳව නම් ජනතාව වික්ෂිප්ත වෙමින් පසුවීම සියලු සාරධර්ම වලට මහත් අතුල් පහරක් බව පවසාලිය යුතුමයි.

දේශයේ ජනතා ප්‍රතිභවයට සාපේක්ෂව අපරාධ වල ශීඝ්‍ර වර්ධනයක් නොමැති වුවත් එම අපරාධ වල සහායක බව ඉතා විශාල බව ආරක්ෂක ලේකම් තුමන්ගේ මතයයි. ඉකුත් දිනයකදී මේ සිදුවන අපරාධ පිළිබඳව පැන නැගී ජනතා පිහිටීම හමුවේ එතුමන් එලෙස ප්‍රකාශ කළ බව මාධ්‍ය හරහා දැක ගන්නට හැකිවිය. එලෙසම පොලිස්පති තුමන් මෑතකදී සිය උසස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර සිටියේ සිවිල් යුද්ධය අවසන් වූ පසු වෙනත් රටවල අධික ලෙස අපරාධ රැලි හමා ගියද වසර 30 ක සිවිල් යුද්ධයෙන් පසුව වුවත් ශ්‍රී ලංකාව තුළ එවන් හයානක අපරාධ රැල්ලක් ඇතිවීම මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක පාලය සමත් වූ බවයි. මේ හැම ප්‍රකාශයකම යම් සත්‍යයක් ගැබ්බි තිබුණද දිනපතා රට තුළ ඇති වන මිනීමැරුම්, දූෂණ, මංකොල්ල කෑම් හා විවිධ අපරාධ වල නම් අඩුවක් තවමත් නොමැති තරම්ය.

විවිධ ගණයේ අපරාධ පිළිබඳව කතවත්තෙන් පමණක් නොව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ද වාර්තා වේ. බැරූ බැරූමට ශ්‍රී ලංකාවේ අපරාධ මර්ධනය පිළිබඳ ඉටු කළ යුතු ක්‍රියා දාමයන් වල විශාල කඩාවැටීමක් පිළිබිඹු කරයි. මේ අරබයා ශ්‍රී ලංකා පොලිසිය වෙත සිය අප්‍රසාදය හා එහි ක්‍රියාකාරීත්වයේ සැබෑ දැක්ම පිළිබඳව ජනතා අවිශ්වාසයද එන්න එන්නම වැඩි වන බවක් ද පෙන්නුම් කරයි. මේ නිසා නීතිය සුරැකීම හා නීතිය ඉටු කිරීම පොලිසියට හා තොදී ජනතාව අතට ගන්නට ගත් සමහර උත්සහයන් වලදී සිදුවූ විවිධ අකර තැබීම්වලින් පිළිබඳව වාර්තා නොවුවාම නොවේ. අද මිනීමැරුම් සිදුවන්නේ මහා පරිමානයෙනි. පවුල් පිරිත් සමූල ඝාතනයන් සිදුවීම සාමාන්‍ය සිද්ධියක් බවට පත් වී ඇති සෙයකි. අපරාධ කරුවන් නීතියේ රැහැනට අසු නොවන්නේ එක්කෝ පොලිසිය හැකිවීම විවිධ දේශපාලනඥයන් ඔවුන් රකින නිසාය යන මතයද ප්‍රබලව ජනතා මනස් තුළ රෝපනය වී ඇත. විවිධ අපරාධකාරයන් පවා සමාජයේ ගැවසීමට වඩා සිරගෙය තුළ විවිධ සැපයුම්පත් හමුවේ 'වෙට් කලකට පිවිත් වීමටද රූපි බවක් දක්වයි. මේ සියල්ල මධ්‍යයේ 'වෙට් නියරන් ගොයම කා නම් කාට පවසම මේ අමාරුව' යන තත්ත්වයට ජනතාව පත්ව ඇති නිසා සියල්ලෙහි විධිමත් බවක් ඉතාම ඉක්මනින් ඇති විය යුතුය යන්න කාගේ කාගේත් ඒකායන අපේක්ෂාවයි.

රජයක ප්‍රධානතම වගකීම වන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමයි යන්න පුන පුනා පැවසිය යුතු නොවේ. එය එසේම විය යුතුයි. ඒ ආරක්ෂාව තහවුරු කිරීමේදී රජය සතු ප්‍රධාන යුතුකමක් වන්නේ නැති එන අපරාධ මුළුමනින්ම වැළැක්වීමේ ක්‍රියාදාමයකට යොමු වීමයි. ආණ්ඩුවක් සතු මූලික යුතුකමක් සේ ජනතා ආරක්ෂාව සුරක්ෂිත කිරීම පිළිබිඹු වෙද්දී එම ආරක්ෂාව නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට රජයක් ක්‍රියා කරද්දී එකී රජයේ සාර්වභව භාවය මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස එම ක්‍රියාව යොදා ගැනීමට ජනතාව නිතැතින්ම පෙළඹේ. එවිට එය සාර්වභව රජයක් බවට පත්වේ. එකී අපරාධ මැඩ පැවැත්වීමට රජයක් අපොහොසත් වන්නේ නම් හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නම් එම මිනුම් දණ්ඩ තුළ ජනතා විශ්වාසය හින වීමක් පිළිබිඹු විය හැකිය. දියුණු රටවල පවත්නා රජයන් තම දේශයන්ට බලපවත්වන ඕනෑම තත්ත්වයක් හමුවේ පැහැදිලි ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ඇති බව ඉතා පැහැදිලියි. ඒ ප්‍රතිපත්ති ජනතාව ඉදිරියට පත් කොට ඇතිවා පමණක් නොව දේශපාලනික රාමුවකින් තොරව නීතියේ සැබෑ රාමුව තුළ ක්‍රියාත්මක කරන්නටද පසුබට වී නැත. මෙහිලා විශේෂයෙන් ප්‍රශ්නාර්ථයක් ඇති කරවන මේ තත්ත්වය තුළ ජාතික හෝ රාජ්‍ය ප්‍රතිපත්තියක් හා එහි නිර්දේශ අඩුණ්ඩව ක්‍රියාත්මක වීමක් හා කිරීමක් පිළිබඳව මීට වඩා සිහන්කර රජයකට සිදුවීම අනිවාර්ය බව සිහිපත් කළ යුතුයි.

නීතිඥ බැසිල් ප්‍රනාන්දු පවසන්නේ එවන් ප්‍රතිපත්තියක් පිළිබඳව තවමත් වර්තමාන රජය ක්‍රියා මාර්ගයක් ගෙන තිබේද යන්න ප්‍රශ්නාර්ථයක් බවයි. අපරාධ වැළැක්වීම යනු අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින සුක්ෂ්ම ප්‍රතිපත්ති මාලාව බව පවසන ඔහු ලංකාවේ අද බොහෝදුරට අතුරුදන් වී ඇත්තේ අපරාධ පිළිබඳ නීතිය යන්න බවද සිහි කැඳවයි. නීතිය අතුරුදන් වන තත්ත්වයක් තුළ අපරාධ වැළැක්වීම පිළිබඳව 'කිසියම්ම හෝ පියවරක් ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කරයි. මන්දයත් අපරාධ වැළැක්වීම යනු නීතිය ආරක්ෂා කිරීම පමණක්ම වන නිසාය. අවනීතිය පැවතීමත් අපරාධ වැඩිවීමත් එකිනෙකින් වෙන් කළ නොහැකි ක්‍රියාදාමයකි.

මේ සියල්ල මුල් කොට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී විශාල ප්‍රශ්නයක් ඇති බවට පැවසෙන මහජන මතයද එන්න එන්නම වැඩි වෙමින් පවතී. පුජ්‍ය මාදුළුවාටේ සේනිත හිමි සම්භාවනා උලෙළෙහිදී මේ පිළිබඳව අටුවා රිකා සහිතව කථා කළ බවක්ද සඳහන්වේ. එසේනම් නව ව්‍යවස්ථාව සම්බන්ධවත්, නව ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳවත් පහත් සිත් ඇති කර ගැනුමට කාලය ඉක්මනින්ම උදාවී ඇති බව සිදුවන ක්‍රියා සමස්තය අපට බලපෑමක් කරන බව කෙලෙස අමතක කරමුද?

අභාවයට යා නොදී රැකගත යුතු දේශීය සංස්කෘතික සාරධර්ම

ව පාගා අස්වනු නිකර ගැනීම ආදිය සිදුකර ගනු ලැබුවේ ගැමියන්ගේ සාමූහිකත්වය මගිනි. පොල් අතු වහලයක් සෙවිලි කිරීමේදී ගම්මු ඒකරාශී වූහ. ගමේ අසාධ්‍ය රෝගියකු සුවපත් කරගැනීමට අසල්වැසියෝ එක හඬින් වහ වැටුණහ. මලුල්, අවමලුල් වැනි උත්සව අවස්ථාවලදී ගමේ අහළ පහළ උදවියගෙන් ලැබුනේ කිව නොහැකි තරම් සහයෝගයකි. ඒ හැර නැති බැරි අය සමග නියෙන දෙයක් බෙදාහදාගෙන කෑම බීමටද එදා ගැමියෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. ගෙදරට එන අමුත්තන් බුලත් හෙප්පුවක් දී පිළිගන්නටද සතුටු සාම්පියේ යෙදෙන අතර තේ කෝපි ආදියෙන් සංග්‍රහ කිරීමටද අපේ ඇත්තෝ අමතක නොකළහ. එසේම මව්පිය,

වැඩිහිටි, ගුරුවරාදීන්ට ගෞරව කිරීමද වියපත් කල ඒ අය හුදකලා නොකර රැකබලා ගැනීමද අපේ සංස්කෘතියේ වැදගත් විශේෂාංගයකි. ගැමි ජනතාවගේ පරාර්ථකාමීත්වය හරහා ගොඩනැගුණු එකමුතුකම හා සහජ්වනය හේතුවෙන් ගම සංවර්ධනය කිරීමෙහිලා මහෝපකාරී විය. එවැනි සාමකාමී සමාජයක ගැටුම්, හැල හැප්පිලි අවම වීම පුදුමයට කාරණයක් නොවේ. ගමේ පන්සලේ අපේ මානුෂ්‍යත්වය, පාසලේ ස්කෝලේ මහත්තයා, ගමේ ආයුර්වේද වෙද මහත්තයා වැනි ගමේ පුහුටුරුන්ගෙන් ලැබුණු ගුරුහරුකම්, උපදෙස් ගැමියෝ ඉහ මුදුණින් පිළිගත්හ. ඒ අයගේ

අතීතයේදී අපේ රටේ ගැමි ජනතාව අතර පැවති පාරම්පරික සාරධර්ම හා සෞඛ්‍ය සංවර්ධනයක් කරා ජනතාව මෙහෙයවීම පහසු විය. ගමේ කුඩුරු වගාකිරීම, අස්වැන්න හෙළාගැනීම, ගොයම පාගා අස්වනු වෙන්කර ගැනීම ආදිය සිදුකර ගනු ලැබුවේ ගැමියන්ගේ සාමූහිකත්වය මගිනි. පොල් අතු වහලයක් සෙවිලි කිරීමේදී ගම්මු ඒකරාශී වූහ.

මැදිහත්වීම නිසා ගමේ ආරවුල්, මනහේද අවම වී ගමේ සාමකාමී සමාජ වටපිටාවක් පවත්වා ගැනීමෙහිලා ඉවහල් විය. එදා පැවැති සමාජ

සම්මතය අනුව ගැමි සමාජය අනුගමනය කිරීමට කැමැති වූයේ නාගරික සමාජයයි. සමස්තයක් වශයෙන් ශ්‍රී ලාංකිකයෝ පිට රටින් එන ඕනෑම දෙයක් උසස් යයි පිළිගැනීමේ සම්මතයක පිහිටා සිටියහ. අපේ ඇතැම් ගැමියෝ ගම හැර දමා රැකියා සොයා නගරයට පැමිණියහ. ඒ අතර මෙරට තරුණ තරුණියෝ විදේශ රැකියා සොයාගෙන පිටරටවලට යාමට පටන් ගත්හ. ඔවුහු මාතෘ භූමියට ආපසු පැමිණියේ විදේශීය සංස්කෘතික ගුණාංග කරපින්නා ගෙනය. පෞරාණික ගම වෙනස් වී පාරම්පරික සිරිත් විරිත් සමඟ අපේ වර්ධාවර්ම පද්ධතිය උඩු යටිකුරු වන්නට පටන් ගත්තේ එහි ප්‍රතිඵල වශයෙනි. අප මෙතෙක් කල් රැකගෙන ආ සාරධර්ම සියල්ල හෝදාපාලුවට ගොස් ගම පෙරළියක ආරම්භය හෙවත් ජාතියේ බේදවාචකයේ උදාව ඇතිවූයේ මෙලෙසිනි. 1978 දී ආරම්භ කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය විසින් ගමේ මෙම පෙරළියට උඩගෙඩි දුන්නේය. අපට ආවේනික සංස්කෘතික සාරධර්ම අමතක කොට නව සංස්කෘතික පෙරළියට අනුක්‍රමයෙන් අප ප්‍රවේශ වූ ආකාරය මාටින් වික්‍රමසිංහගේ සිය තුන් ඇදුනු නවකතා ත්‍රිත්වයෙන් විශ්ලේෂණය කරති. අපේ ස්වයංපෝෂිත ගැමි සමාජය රුපියල්, සහ, ඩිනාර් හඹා යාමට පටන් ගත්තේ අනුක්‍රමයෙනි. ඔවුන් ළඟ පැවැති උතුම් පරාර්ථකාමීත්වය තිබූ තැනට ආත්මාර්ථය ආදේශ වන්නට විය. ගමේ පැවැති එකමුතුකම සහජ්වනය වාෂ්ප වී ගියේ එහිප්‍රතිඵල වශයෙනි. ගෙවල් හතර වටේ පැළඹුණුවට වෙනුවට තාප්ප ගොඩනැගුනේය. තට්ටු නිවාස ඉදිවන්නට වූයේ විදේශීය ආභාෂයෙන් යයි සිතිය හැකිය. අසල්වැසි ඔවුනොවුන් අතර බැඳී තිබුණු සුහද සමාජ




කැමිලස්ගේ නිත්ත ඇත්ත

බිත් පැකට් වලින් හුවිඹෝල් ගහද්දී මං දැක ගන්නා අදුය මංගල්ලේ කියලා

සාග්ග අන්තෝනි මංගල්ලේ

17.06.2012



ලංකා අපෝස්තලවරයාණන්ගේ පිය සටහන් කොයා...

වරායෙනි. තවද තම අවසාන කාලය, පුත්තලමේ ගතකොට ස්වර්ග ස්ථ වූ පියතුමන්ලා 6 දෙනෙකු පමණ මිහිදන් කර ඇති බවට ඔරතෝරියාන වාර්තාවල සඳහන්

දේව සමීඳුන් අතිමුට ලක්වැසි දරුවන්ට මිලින්ද යුගයේ දී එඬේරකු නොමැති බැවින් සේ විසූ අපගේ මුතුන් විස්වාසය යළි සමීඳුන් තුළ එක්කරලන්නට දෙවිඳුන් විසින් ම තෝරා පත් කරන ලද ජුසේ වාස් නමැති දේව සේවකයාණන් තුළින් හෙළ දෙරණ තුළ යළි සමීඳුන්ගේ ශු. සභාව පිහිටුවීම, දේව අභිමතය විය.

මෙලෙස ක්‍රි.ව. 1687 දී සිගන්තකුගේ වෙස් ගෙන හෙළ දෙරණ තුළ මාංගගන වී නා නා විධ වෙස් වලා ගනිමින් පුරා වසර 24 ක කාලයක් පුරාවට දිවා රැ නොබලා, අප්‍රතිහත වෛරයෙන් ක්‍රියා කළ මේ අග්‍රගන්‍ය ආසියානු ධර්මධරයාණන් කැපවූ ධර්මදුකික මෙහෙවර විස්තර කරලන්නට වචන නොමැති තරම් ය. ලංකා අපෝස්තලවරයාණන් යන විරුදාවලියෙන් එතුමාණන් ව අමතනු ලබන්නේ ද මෙකී අද්විතීය ධර්මදුකික මෙහෙවර සිහිපත් කරලමිනි. අනුරාධපුර යුගයේ දී මෙරටට කිතු දහම හදුන්වා දුනි. පෘතුගීසි යුගය තුළ දේශපාලනික බලය තුළ පිහිටා එය ව්‍යාප්ත වුණි. ඔලන්ද යුගයේ දී එය විප්ලවීය යන්නට විය. මේ පීඩන යුගය තුළ ලංකා අපෝස්තලවරයාණන් නොමැති වූයේ නම් අද ලාංකේය කතෝලික ශාසනයක් තිබේ ද? යන ප්‍රශ්නය මෙහිදී ඉස්මතු වන්නේ ය.

ස්වකීය දිවි ගමන තුළ මෙන් ම දිවි ගමනෙන් පසුව එතුමන්ගේ දිවිය තුළ පෙළහර පෑ දෙවිආණෝ, දැනුත් ඉදිරියටත් එය කරගෙන යන සේක. ලාංකේය කිතුනුවන් ලෙස අපි අපගේ අපෝස්තලවරයාණන්,

සුදුවරයාණන් පිළිබඳව හා එතුමන්ගේ විරෝධාර දිවිය පිළිබඳව මීට වඩා අවධානය යොමු කිරීම ඉතා වැදගත් වන්නේ යැයි මම සිතමි. වසර 300 ක කාලය අපි පසුකර ආවෙමු. අපගේ ධර්මදුකික ක්‍රියාදාමය, මෙහෙවර ලංකා අපෝස්තලවරයාණන්ගේ දිවි මගේ ආදර්ශයෙන් අප ලබාගෙන තිබේ ද? අපගේ ප්‍රසාද ස්නාතනය කැඳවීමට අප ප්‍රතිචාර දක්වා තිබේ ද? යන්න ද මෙහිදී ප්‍රශ්නාර්ථයක් නැගේ. ලංකා අපෝස්තලවරයාණන් කඩිනමින් විශ්ව සභාවේ ශුද්ධවතුන් අතරට පත් කරලන්නට මේ දිනවල විවිධ වැඩකටයුතු රාශියක් ජාතික ජුසේවාස් ලේකම් කාර්යාංශයෙන් සම්පාදනය කර ඇත. ඉන් එක් ක්‍රියාදාමයක් ලංකාවේ හා ඉන්දියාවේ භාග්‍යවත් ජුසේ වාස් මුනිදුන්ගේ ජීවිතයට සම්බන්ධ ප්‍රදේශ නරඹා, ඒවායින් අපගේ අවධානය හා ප්‍රජෝපහාරය එතුමා කෙරේ යොමුකරන්නට උත්සුක වෙමු.

වසර 20 කට අධික කාලයක සිට ඉන්දියාවේ ගෝවාපුර, මැන්ගලෝරය ආදී පෙදෙස් කරා අප වන්දනා ගමන් සංවිධාන කරන නමුත් ලංකාවේ එතුමන්ගේ ජීවිතයට සම්බන්ධ ප්‍රදේශ වලට අප වන්දනාවේ යන්නට උත්සුක වී නොමැත්තෙමු. මේ පිළිබඳව අපගේ අවධානය යොමු කරමින් පසුගියදා පළමු පියවර ලෙස උතුරුකරයේ හා සහරකෝරලය තුළ එතුමන්ගේ ධර්මදුකික පිය සටහන් ඔස්සේ යන්නට අපි තීරණය කළෙමු.

ජාතික ලේකම් කාර්යාලයේ සාමාජිකයන්ගෙන් සමන්විත වූ මෙම වන්දනා නඩයේ පළමු බැහැදැකීම වූයේ බෝලවත්ත දේවස්ථානයයි. පෘතුගීසි යුගයේ මෙන් ම, පසුව ඔරතෝරියාන නිකායික හා භාග්‍යවත් ජුසේවාස් මුනිදුන් පාද ස්පර්ශයට නිතැතින්ම නතු වූ ද, හෙළ කිතුනු සාහිත්‍යයේ පූජ්‍ය පඬිවර ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාට නරේන්ද්‍රසිංහ රජු විසින් නින්දා ගමක් ලෙස පවරා දුන්, ක්‍රි.ව. 1742 ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා ස්වර්ගස්ථ වූ විට, එතුමාගේ සිරි සිරුර භූමදානය කළ ශු. භූමිය මේ බෝලවත්ත දේවස්ථානයයි. මෙහිදී

අපට එතුමන්ගේ සොහොන් කොත ද, ශ්‍රී කුරුසිය ද එතුමන් භාවිත කළ කන්පුටු, මේසය ද, දණ පුටුව ද දැක ගත හැකි විය. අපගේ මිළගට නැවතුම් පොළ වූයේ, පුත්තලමයි. පුත්තලම වනාහි, ජුසේවාස් පිය දවස ප්‍රධානතම මධ්‍යස්ථානයක් විය. ක්‍රි.ව. 1690 දී පුත්තලමට ජුසේවාස් පියතුමා පැමිණෙන අවස්ථාවේ දීත්, මෙහි කතෝලිකයන් 1000 ක් පමණ පිරිසක් සිටි අතර, දෙවිමැදුරක් ද පිහිටා තිබූ බව සඳහන් වේ.

අසේල දසනායක විසිති



මෙකල පුත්තලම වනාහි කන්ද උඩරට රාජ්‍යයට අයත්ව තිබූ, මහනුවර රාජධානියට අයත් වූ එකම ප්‍රධාන වරාය ද වේ. උඩරට රජු බාහිර ලෝකය සමඟ ගනු දෙනු කළේ ද මේ ස්ථානයේ සිටය. පුත්තලමේ ඔරතෝරියාන පූජක නිවාසයක් පිහිටා තිබූ අතර, එය ගෝව පුර බෝආවිස්ටා කන්දේ පිහිටි ප්‍රාතිහාර්යමය ශු. කුරුසියේ දෙවිමැදුර හා අසළ පිහිටි පූජක නිවාසයට සමාන වන ලෙස සාදන ලද එකකි. මෙය සාදන ලද්දේ ලංකාවේ සේවයේ යෙදුනු ඔරතෝරියාන නිකායික පියවරුන්ට නවාතැන් ගැනීම සඳහාත් රෝගී වූහ විට හා මහළු වියට පත් පූජකතුමන්ලාට අවැසි දක්ෂ දේශීය වෛද්‍යවරුන් පුත්තලමේ සිටි නිසාත් ය. ගෝවාපුරයේ සිට ධර්මදුකවරු මෙරටට පැමිණියේ ද පුත්තලමේ



වන අතර, අද මේ පූජක නිවාසයේ ඉතිරි වී ඇත්තේ එකම එක තාප්පයක් පමණකි. මෑතක් වන තුරුම එහි කුරුස තිබූ බවට වාර්තා වී ඇතත් අද මේ සියලුම ප්‍රදේශ මුස්ලිම්වරු සතු වීම අභාග්‍යයක් ලෙස සලකන්නට පුළුවන. ඉන් අනතුරුව අපගේ නෙත ගැටුණේ වවුනියාවේ වෙට්ටිකුලම් හි පිහිටි ශ්‍රී කුරුසියයි. වල් අලින්ගෙන් ද, වන සතුන්ගෙන් හා සර්පයන්ගේ උවදුරු වලින් ජනනාව මුදවා ගැනීම සඳහා භාග්‍යවත් ජුසේ වාස් පියතුමා මෙහි පලු ගස් බෙනයක, කුරුසියක් ස්ථාපිත කළ අතර, අදත් මේ ස්ථානයේ මේ ඉපැරැණි ශ්‍රී විභූතිය දක්නට ලැබෙන්නේ ය. තවමත් මෙම කුරුසිය පාමුල ඉටිපහන් දල්වා සර්ප උවදුරු, අලින්ගේ උවදුරු වලින් ආරක්ෂා වීමට තවමත් මේ ගසේ පතු ද ගස පාමුලින් පස් ද රැගෙන යනු ලබයි. මිළගට අපගේ

මඟ සලකුණ වූයේ හෙළ කතෝලිකයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන මරුද මඩු මාතා සිද්ධස්ථානයයි. ඔලන්ද පීඩන යුගයේ ඔරතෝරියාන ධර්මදුකවරුන්ගේ ආයකත්වයෙන් ඇරැඹුණු මේ වන්දනා ස්ථානය ද ක්‍රි.ව. 1705 සිට භාග්‍යවත් ජුසේ වාස් පියතුමා ප්‍රමුඛ ඔරතෝරියාන පියතුමන්ලාගේ ප්‍රධානතම ධර්මදුකික මධ්‍යස්ථානයක් විය. ක්‍රි.ව. 1705 දී භාග්‍යවත් ජුසේ වාස් පියතුමා ලංකාව ප්‍රථම වරට මීසම් 08 කට බෙදුවේ ද මෙම මඩු සිද්ධස්ථානයේ ය. තවද මඩු සිද්ධස්ථානයේ පස් සැදුහැවතුන් රැගෙන යන්නේ ද “එහි සම්මතීසි ස්වාමී” මිහිදන් කර ඇති බව පැවසේ. පුත්තලම, ගල්ගමුව යන ප්‍රදේශවල ජනතාව සම්මතීසි ස්වාමී ලෙස ආමන්ත්‍රණය කරන්නේ භාග්‍යවත් ජුසේවාස් පියතුමාට ය.

මන්නාරම පදවිය පුරාවට ම කතෝලික ඇදහිල්ල ඉතා සවිමත් මෙන් ම සන්නද්ධ ස්වභාවයක් දක්නට ලැබෙන අතර එයට හේතුව ලෙස ක්‍රි.ව. 1544 දී සංකීලි රජුගේ සංහාරයෙන් මන්නාරමේ පට්ටිතෝට්ටම් හා තෝට්ටවේලිය යන ප්‍රදේශවල කතෝලිකයන් 600 ක් පමණ ප්‍රාණපරිත්‍යාගී කීර්ටය ගිම් කරගත් බව පැවසේ. මෙහි දී ප්‍රකාශ කළ යුතු කරුණ වන්නේ “ක්‍රිස්තියානීන්ගේ ප්‍රභවය ප්‍රාණපරිත්‍යාගීන්ගේ රුධිරය හා දිවි පිදීම නිසා මන්නාරමේ කතෝලික ඇදහිල්ල ඉතා සවිමත් ලෙස ව්‍යාප්ත වී ඇති බව ආඩම්බරයෙන් ප්‍රකාශ කළ යුතුමය. ක්‍රි.ව. 1687 දී හිගන්තකුගේ වෙස් ගෙන භාග්‍යවත් ජුසේ වාස් පියතුමා ගොඩබැස්සේ මන්නාරමට ය. එතුමාණන් ගොඩබට ස්ථානය අදත් South Bar ලෙස හැඳින්වෙන අතර, ශ්‍රී කුරුසියක් ද දේවමාතා ප්‍රතිමාවක් ද ඒ අසළ තබා බැති පුද කරනු ලබයි. උතුරුකරයේ ජුසේ වාස් පියතුමන්ගේ ධර්මදුකික මෙහෙවරේ සුවිශේෂී අංගයක් ලෙස, ගිය ගිය සැම තැනම පාහේ කුරුසියක් සිටුවීමේ පුරුද්දක් තිබිණි. මේ නිසා ම මන්නාරමේ ජුසේවාස් පුරය, මාන්තෝට්ටම් වැනි ස්ථානවල ශ්‍රී කුරුසියන් ස්ථාපිත කළ අතර, ඒවා හි විශේෂත්වය වන්නේ

15 ධර්ම

ශුද්ධ බයිබලය පිළිබඳව ගැඹුරුතම අර්ථකථනයන් කර ඇති පුද්ගලයන් අතර සභා පියවරයන් අසමසම ය. ඔවුන් බයිබලය තේරුම් ගත් ආකාරය සහ එහි ගැඹුරුතම හරය තම ජීවිත තුළ ක්‍රියාත්මක කිරීමට ගන්නා ලද උත්සාහයන් මානව ඉතිහාසයේ ඉතා කැපී පෙනෙන ප්‍රවචනාවකි. වාර්තාමාලා ලෝකයේ ජීවත් වන අපට බයිබලයේ අධ්‍යයනයක් හරය තේරුම් ගැනීමට ඇති හොඳම මාර්ගය නම් සභා පියවරයන් වෙතට හැරීමයි.

බයිබලය කියවීමට ආදරය කරන්නා සමස්ත ජීවිතයටම ආදරය කරන්නෙකි. බයිබලය කියවීමෙන් අපි අපවම නැවත ගනා ගනිමු. නැවත නැවතත් නිර්මාණය කර ගනිමු. බයිබලය ගැඹුරින් කියවා තේරුම් ගැනීම නාවනාශීලී ක්‍රියාවලියකි. බයිබලය ජීවමාන යථාර්ථයක් බවට පත් වන්නේ, ජීවන දෙය යථාර්ථයක් බවට පත් වන්නේ එය කියවා අර්ථකථනය කරන විට ය. බයිබලය අර්ථ කථනය කිරීම යනු බයිබලයේ බලය, ගතිකත්වය ජීවමානව මුදා හැරීම යි. බයිබලය ලියැවුණාට පසුව ද සිදුවුණු මානව අත්දැකීම් සහ මානව අරගලයන් බයිබලයේ ආලෝකයෙන් අර්ථකථනය කළ හැකිය. අපගේ සෑම අත්දැකීමක් ම බයිබලයේ අර්ථකථනය කිරීමේ කාර්යභාරය සඳහා සහභාගි කරවා ගත හැකිය. බයිබලයට ආගන්තුක කිසිදු මානව අත්දැකීමක් නොමැත.

දේව අනාවරණය අප අතරට සපැමිණෙන්නේ පීඩාකාරී, දුෂ්කර අත්දැකීම් හරහායි. වේදනාකාරී මානව අරගලයන් තුළින්ද, අපට සැබෑ ලෙසම දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය අත්දැකිය හැක්කේ ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේයි. දුෂ්කරතාවයන් තව තවත් අධික වන තරමට, දේව අනාවරණය තව තවත් තීව්‍ර වේ. දේව අනාවරණය තව තවත් තීව්‍ර වන තරමට, අප විසින් මුහුණ පෑ යුතු අභියෝගයන් ද අධික වේ. ඒවාට නිර්නීතව සහ විශ්වාසයෙන් යුතුව මුහුණ

දීමට දේව අනාවරණයෙන් අපට අවශ්‍ය වරප්‍රසාද ලැබෙයි. බයිබලය තුළ ඇති අනාවරණය දෙවියන් වහන්සේගෙන් පැමිණියත්, එය මාංගගත වන්නේ මිනිස් ආත්මය තුළයි. දේව අනාවරණය බයිබලය තුළ ග්‍රන්ථාරෂඪ කර ඇතත්, අප බයිබලය කියවන සෑම මොහොතකම එය සප්‍රාණික බවට පත් වේ. තවත් ලෙසකට කියතොත් අප බයිබලය කියවන සෑම වාරයක් පාසාම දේව අනාවරණය නැවත නැවතත් සිදුවේ. පණ ගැන්වේ. දේව වාක්‍යය ජීවමාන, ජීවන දානය කරන



මහාචාර්ය ඇන්ටන් මීමන විසිති බයිබලීය අර්ථකථන සම්ප්‍රදාය සහ පිය ප්‍රඥාව - 1

යථාර්ථයක් බවට පරිවර්තනය වන්නේ එසේ ය. දේව අනාවරණයේ සම්පූර්ණ සත්‍යය සහ ගැඹුර ග්‍රහණය කර ගත හැක්කේ විවිධ පුද්ගලයන් විසින් බයිබලය කියවා ලබා දෙනු ලබන අර්ථකථන දායකත්වය මතයි. බයිබලීය පාඨයක් සම්බන්ධයෙන් විවිධ අර්ථකථනයන් තිබිය හැකිය. නමුත් ඒවා අතර විශාල පරස්පර විරෝධීතාවයක් නොමැති නම් ඒවා සියල්ලක්ම වලංගුය. දේව වාක්‍යයේ අඩංගු වී ඇති අධ්‍යාත්මික පොහොසත්තාවය එයින් මොනවට විද්‍යමාන වේ. බයිබලීය අර්ථයේ විවිධාකාර පැතිකඩයන් විවිධ පුද්ගලයන්

විසින් සශ්‍රීක කරනු ලැබීම අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි. බයිබලීය අර්ථකථන සම්ප්‍රදාය යනු පරම්පරා ගණනාවක් තිස්සේ උකහා ගන්නා ලද ප්‍රඥාවයි. මානව ප්‍රඥාව දේව ප්‍රඥාවට විරෝධී ව යන දෙයක් නොව, දේව ප්‍රඥාවේම පරාවර්තනයකි. මානව ප්‍රඥාවක්, දේව ප්‍රඥාවක් අතර කිසිදු ගැටීමක් නොමැත. ගැටුම් හටගන්නේ අපගේ සීමාසහිත බුද්ධිමය හිමි වළලු තුළයි. අපගේ සීමිත ප්‍රභූතමය සීමිතපයන් තුළයි. දේව අනාවරණය අතිරහස්ව ලෙස හඳුන්වන්නේ එය සම්පූර්ණයෙන්ම බුද්ධි ගෝචර දෙයක් නොවන නිසා නොවේ. අතිරහස්ව යනු, අඳුරු දෙයක් නොව, ගැඹුරු දෙයකි. අතිරහස්ව අර්ථය සීමා විරහිතය. අනන්තය, අමරණීය ය. අප විසින් එය තේරුම් ගන්නා ප්‍රමාණය අධික වන තරමට තව තවත් තේරුම් ගැනීමට දේවල් ඒ තුළ අඩංගු වේ. අතිරහස්ව යනු තව තවත් ගැඹුරට, පුළුල්ව, දිගින් දිගටම පැහැදිලි කළ යුතු දෙයකි. ඒ අනුව සෑම පරම්පරාවක්ම දේව අනාවරණය තේරුම් ගැනීමට ප්‍රයත්න දැරිය යුතු වේ. සෑම පරපුරක්ම ඉතා සශ්‍රීක කතෝලික සභා සම්ප්‍රදාය මත පිහිටා දේව අතිරහස් තේරුම් ගැනීමට අරගල කළ යුතු වේ. අතිරහස් හෙළි කරන ආලෝකය සභා සම්ප්‍රදායයි. එය අඳුරු කොට ආලෝකය සඳහා මාර්ගය පහදා දෙයි. දේව අතිරහස් සැබෑ ලෙස බැබළෙන්නේ දිලුණු වීම ආලෝකය මත පමණි. දේව අතිරහස් හරියාකාරව තේරුම් ගැනීමට ඇති උත්තරීතර මාර්ගය වන්නේ සභා සම්ප්‍රදාය මත පිහිටා කරනු ලබන බයිබලීය අධ්‍යයනයයි.

බයිබලය කියවීම ඉතා ආනන්දජනක, තෘප්තිමත්, ආධ්‍යාත්මික සහ භාවනාත්මක අත්දැකීමකි. එය කිසිසේත්ම නිරස, වියලී, ඒකාකාරී හිස් අත්දැකීමක් නොවේ. අපගේ ක්‍රිස්තියානි අත්දැකීම තව තවත් ශක්තිමත් වන්නේ බයිබලය ඉතා විවෘත මනසකින් හා ගැඹුරෙන් අධ්‍යයනය කිරීමෙන් ය.

ඉදිරියට

පිටපත



යාම යැදුමට සහ පොදු යැදුමට අත්වැලක් ලෙසින්

(පසුගිය සතිය හා සබැඳේ)

(ආ) වගන්ති 7 - 12
මෙම දෙපැති කොටසින් දේව ජනතාව දෙවි සම්පූර්ණත්වයේ ඉදිරියේ තම ආයාචනයන් ලෙසින් ස්වරූපයෙන් ඉදිරිපත් කරන අන්දම දැක්වේ. එය දෙවි සම්පූර්ණත්වය සිදුවන හැදෑරීමක් වැනිය.

මා අබ්මවට එන්න :
මෙහිදී අප සිතෙහි මතු වී පෙනෙන්නේ වන්දනා ගමනක පසුබිමයි. ගෝත්‍ර වශයෙන් විවිධ ප්‍රදේශවල සිට රේදුලයට දෙවි සම්පූර්ණත්වයට පැමිණීම බයිබලීය සම්ප්‍රදායන් නිරන්තර සඳහන් කරයි. ඉන් විදහා දැක්වෙන්නේ දෙවියන් වහන්සේ හා හමුවේ ගැඹුරු අත්දැකීමට පිවිසීමට ඔවුන් තුළ වූ ආශාවයි. (නිකේ. 24:23, රේගේ 29:12-13, ගීතා 24:6-7)

මව්පියා දෙදෙනා :
පුරාතන ලෝකයේ සාහිත්‍යයෙහි අනාව වුවන්ට දෙවියන් වහන්සේ සලසන රැකවරණය ගැන පැහැදිලිව සඳහන් වේ. මානව වර්ධනයට අවැසි මව්පිය සෙනෙහස අහිමි වුවත් දෙවියන් වහන්සේ සිය ජනතාව අත් නොහරින සේක (යෙසායා 49:15).

(ආ) වගන්ති 13 - 14:
ගීතාවලිය කතුරුවා දෙවියන් වහන්සේගේ යහපත්කම කෙරෙහි තම ගැඹුරු විශ්වාසය ප්‍රකාශ කරයි. එය දිවැසිවර ප්‍රකාශනයක් නොහොත් දිරි ගැන්වීමේ වදනක් සේ දැක්වේ.

ජීවත් අතර : පුරාණ ගිවිසුමේ ලේඛන තුළ රේදුලයට දෙවි මැදුර ඉදිරිපත් කරනු ලබන්නේ ජීවය ලබා දෙන ශුද්ධ භූමිය ලෙසයි. (යෙසායා 38:11, ගීතා 116:9)

යැදුම : මිනිස් අප හට ජීවිතය දානය කොට, එම ජීවිතය නිරන්තරයෙන් සුරකින දෙවි මහෝත්තමයාණනි,

අපි ඔබවහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් ඔබවහන්සේට අපගේ හැදෑරීමක් සතුටු ප්‍රශංසාව පුද කරමු. ජීවිතය සියලු උවදුරු, ගැටලු මැද අපට රැකවරණය සලසන මහා පව්ව ඔබවහන්සේම වන සේකය. අපගේ දේවියය, උද්යෝගය, කැපවීම සසල කරවන අත්දැකීම් වල දී, ඔබවහන්සේ සෙනෙහසින් හා වරප්‍රසාදයෙන් අපව ශක්තිමත් කර වදාළ මැනව. ආමෙන්න.

පළමු සතිය වූහස්පතින්දා උදා යැදුම

57 වැනි ගීතය

මෙම ගීත තුළ ද සංයුක්ත බවක් අපට නිරීක්ෂණය කළ හැකිය. එහි මුල් කොටස තුළ විලාප ගීතයක් ස්වරූපයකි. දෙවැනි කොටස තුළ පැසසුම් ගීතයක් ස්වරූපයක් පෙනේ. ගීතය ගොඩනගා ඇති ආකාරය සලකා බැලීමේ දී මෙය මුලිකවම විලාප ගීතයක් ලෙස වර්ග කළ හැකිය. මෙම කොටස් දෙක අවසානයෙහි දෙවියන් වහන්සේ හට පැසසුම් පළ කරන පුන වදනක් ද ඇත. (ව. 5 ආ, ව. 11 ආ).

ලේඛන සැලැස්ම වගන්ති 1- 2 : විශ්වාසයෙන් එසැවෙන ආයාචනය

වගන්ති 3 : දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය ප්‍රකාශ කිරීම.

වගන්ති 4-6 : සැදැහැවතුනට එරෙහිව එන සතුරු බලවේගවල ක්‍රියාකාරිත්වය වගන්ති 7-11 : සම්පූර්ණව දීමේ යාගික ක්‍රියාව

විග්‍රහය සහ අරුත :

(ආ) වගන්ති 1 - 2, 3, 4-6
සියොන් කන්ද මත පිහිටි දෙවිමැදුර ආශ්‍රිතව එන යැදුම් සම්ප්‍රදායන් පසුබිමින් මෙම කොටස නිර්මාණය වී ඇත. විපත්ති, කරදර අවස්ථාවේ දෙවියන් වහන්සේගේ දයා කරුණාව කෙරෙහි යොමු වන්නේ සැදැහැවතාගේ විශ්වාසයේ ආකල්පය පෙන්වීම කරමිනි.

මට අනුකම්පා කළ මැනව
විලාප ගී වල කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ දෙවියන් වහන්සේ



ශුද්ධ ලියවිලි වසර (18) ගරු දයා ශ්‍රේථිවත් වැලකඩආරවිවි පියතුමා

වෙන හැඟීමකට පළ කරන ගැඹුරු විශ්වාසයේ යැදුමයි (ගීතා 51:1).

ඔබ පියාපත් සෙවනෙහි :
දෙවියන් වහන්සේගේ වැඩසිටීම සංකේතවත් කළේ රේදුලයට දෙවිමැදුරෙහි ස්ථාපිත කර තිබූ ගිවිසුම් කරඬුවයි. එය අබියස හිඳිමින් යදින සැදැහැවතා දෙවියන් වහන්සේ වෙතින් අත් දකින රැකවරණය හා දිරිය මෙයින් උපමාන්මකව පෙන්නුම් කෙරේ. (ගීතා 17:8, 36:7).

කරුණාවන් සත්‍යතාවන්:
දෙවිපියාණන් වහන්සේ පිළිබඳ මෙම ගුණාංග දෙක හෙබවේ බසින් "හෙසෙද" සහ "එමෙන්" යන වදන් වලින් ධ්වනිත වේ. ගිවිසුම් වගන්ති 7-11 : සම්පූර්ණව දෙවියන් වහන්සේ තම ජනතාව වෙත දක්වන අවල ප්‍රේමය ඉන් විස්තර වේ (ගීතා 43:3).

සිංහයන් වැනි රූපුන් :
සැදැහැවතාට එරෙහිව නැගී එන සතුරු බලවේගවල දරුණු බව මේ රූපකයෙන් විස්තර වන මෙය ගීතාවලිය ග්‍රන්ථයෙහි බොහෝ විට දැක්වෙන අන්දම අපට වටහාගත හැකිය (ගීතා 7:2).

උන්ගේ දිවි : සතුරු සමාජ පසුකලයක දී සැදැහැවතා ලබන අත්දැකීමක් වන්නේ අසුතු වෝදනා වලට මුහුණ දීමට සිදුවීමයි (ගීතා 5:9).

මහිමාලංකාරය :
දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම උන්වහන්සේගේ බලවත් ක්‍රියා ඇසුරෙන් සිදුවේ. "කබෝද්" යන හෙබ්‍රෙව් වචනය මෙම මහිමවත් අනාවරණය හඟවයි (යෙසායා 6:3, ගීතා 8:17).

(ආ) වගන්ති 7 - 11:
මෙම දෙවැනි කොටසින් ප්‍රකාශ වන්නේ සැදැහැවතාගේ අත්දැකීම වෙනස් තාලයකට පැමිණීමයි. එනම් අභියෝගදායක විපත්ති අවස්ථාවේ දෙවියන් වහන්සේ වෙතට යොමුවීම තුළින් ලබන මිදීම වෙනුවෙන් ඔහුගේ හදවතෙහි ජනිත වන තුනි පැසසුම මින් විදහා දැක්වේ.

දැක්ම:
ගීතාවලියේ විලාප පසුබිමක් දිස්වන මේ රූපකය පෙන්නුම් කරන්නේ සැදැහැවතාගේ ජීවිතය ප්‍රබලව ආවරණය කරන සතුරු බලවේගවල පරිසරයයි (ගීතා 9:16).

අවල විශ්වාසයක් : හෙබ්‍රෙව් බසින් යෙදෙන "නකෝන්" යන්නෙන් දෙවියන් වහන්සේගේ මැදහත්වීම නිසා සැදැහැවතාගේ අත්දකින ස්ථිරසාර බව හා ශක්තිමත් බව හැඟ වේ (ගීතා 51:10).

අවදිවන්න :
මෙම කාව්‍යමය යෙදුම දෙවි සම්පූර්ණත්වයේ ක්‍රියාවන් කෙරෙහි දැක්වෙන ඇදහිල්ලේ ප්‍රතිචාරය මනාව සංකේතවත් කරයි. දෙවි සම්පූර්ණත්වයෙන් යහපත් ක්‍රියා සැදැහැවතාගේ දවස ආරම්භයේ දී ඔහුගේ හදවත සතුටින් පුරවනු ලැබීය (ගීතා 130:6).

යැදුම
දෙවිපියාණන් වහන්සේ, මෙලොව දිවියේ අභියෝග හා විපත්ති අවස්ථා මැද අපි ඔබවහන්සේගේ රැකවරණය හා සමීප බව නිරතුරු අත්දකින්නෙමු. ඔබවහන්සේගේ පිතෘක සෙනෙහස වෙනුවෙන් නිරතුරු තුනි පැසසුම් දෙමු. අපගේ දෛනික ජීවිතය තුළ නිරතුරු ඔබගේ ගැලවීමදායක ක්‍රියාවන්ට අවදිව සිටින්නට සැලසුම මැනව.

ලබන සතියට

ගරු හෙතරි සිල්වා පියතුමා නිකමයාම පොත



පසුගිය සතිය හා සබැඳේ
නිකමයාම 19/1-2
කාන්තාර ගමනෙහිදී, සීනායි වැදගත් ස්ථානයක් බවට පත්වෙයි. ගතවූ කාලය තීරණය කරනු ලබන්නේ නිකමයාම නැතහොත් මිසරයෙන් පිටව යාම ආශ්‍රිතව වන අතර, දුර මහිනු ලබන්නේ සීනායි කන්ද ආශ්‍රයෙනි. එබැවින් සීනායි ගිවිසුම, කාන්තාර ගමනේ කේන්ද්‍රීය සිදුවීම ලෙස ඉදිරිපත් කෙරේ.

නිකමයාම 19/3-9
දෙවියන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද ගිවිසුම විශේෂ අරමුණක් සඳහා වෙයි. එය පුරාණ මැද පෙරදිග අධිරාජ්‍යය සහ යටත් රජ අතර ඇති වූ ගිවිසුමක ආකාරය ගනී. මෙහිදී සිදුවූයේ, බලවත් පාර්ශ්වය විසින් අනෙක් පාර්ශ්වයා හට තම අභිමතය ඉටු කිරීමට නියෝග කිරීමයි. වෙනත් වචන වලින් කිවහොත් මෙය, සම තත්ත්වයේ දෙපාර්ශ්වයක් අතර ඇති වන ගිවිසුමක් නොවේ. ගිවිසුමෙහි අරමුණ 19: 6 හි ගෙන හැර දැක්වේ. මෙම ගිවිසුම මඟින් ඉශ්රායෙල් ජනතාව පුජක රාජ්‍යයක්ද ශුද්ධ ජනතාවක්ද වනු ඇත. එබැවින් මෙහිදී පැහැදිලි කළ යුතු වැදගත් කරුණු තුනක් වෙයි. එනම්,

රාජ්‍යයක්
මින් අදහස් වන්නේ, දෙවියන් වහන්සේ සතු ස්වභාවික ප්‍රකාශය ජනතාව අතර හා ජනතාව තුළ ක්‍රියාත්මක වෙමින් පැවතීම යන අර්ථය දෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යයයි. එබැවින් සිදුවනුයේ ඉශ්රායෙල් ජනතාව දෙවියන් වහන්සේගේ අභිමතයට හා ආධිපත්‍යයට යටත් වීම පමණක් නොවේ. ඔවුහු සීනායි ගිවිසුම් නීතියෙහි අන්තර්ගත වටිනාකම් (සාර ධර්ම) අනුව ජීවත් වීම මඟින් දේව රාජ්‍යයේ සාක්ෂිකරුවන්ද වීමයි. එලෙස ඔවුහු දේව රාජ්‍යයේ සාමාජිකත්වය හිමි කර ගනිති.

පුජක ජනතාවක් (රාජ්‍යයක්)
පුජකවරයා සඳහා වූ හෙබ්‍රෙව් වචනය 'කහන්' යන ක්‍රියා පදයෙන් බිඳී එන 'කොහේන්' යන්නයි. ඉන් අදහස් වන්නේ දේව සම්මුඛයට යාමයි. එබැවින් හෙබ්‍රෙව් පුජකයා තම ජනතාව වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටිය යුතු විය. එලෙස ඔහු දෙවියන් වහන්සේ හා ජනතාව අතර මැදහත්වීමේ කාර්ය භාරයක් ඉටු කළේය. තමන් ලද පුජකවරයා සමඟ ඉශ්රායෙල් ජනතාවද දෙවියන් වහන්සේ හා ජාතීන් හෙවත් සෙසු ජනතාවන් අතර මැදහත්වීමේ කාර්ය භාරයක් ඉටු කළයුතු විය. (යෙසායා 49:6-7) මෙසේ ඉශ්රායෙල් ජනතාව ගිවිසුම හේතුකොට ගෙන පුජක කාර්යයක් කරන බව අදහස්වේ.

ශුද්ධවූ ජනතාවක්
'කදෝස්' යන හෙබ්‍රෙව් වචනයෙහි අර්ථය වෙන් කරනු ලැබීමයි. දෙවියන් වහන්සේ ශුද්ධවත්ත වන සේක යන්නෙන් අදහස් කෙරෙන්නේ උන්වහන්සේ සතු උත්කෘෂ්ටභාවයයි. ඒ අනුව කිසියම් මැවිල්ලක් නැතහොත් මවන ලද කිසිවක් සමඟ ඔවුන් වහන්සේ හා සංසන්දනය කළ නොහැකිය. එලෙස ඉශ්රායෙල් ජනතාවද විශේෂ සේවාවක් සඳහා වෙන් කරනු ලබයි. එමනිසා ඔවුන් ජාතීන් හට ආලෝකයක් නැතහොත් ජාතීන් ඉදිරියේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ සාක්ෂිකරුවන් විය යුතුය.

නිකමයාම 19/10-15
ගිවිසුම සඳහා සුදානම්වීම තෙආකාරය
● ඔවුන් පවිත්‍රවීමේ පිළිවෙත් ඉටු කළ යුතු විය 'ඔවුහු තම වස්තු සෝදා ගත්හ' යන යෙදුම මඟින් එය පෙන්නුම් කෙරේ.
● ඔවුන් තම භාර්යාවන් හා සමඟ ලිංගික සබඳතාවයන් වැලකී සිටිය යුතු විය. මෙය පුජකවරු දේව මාලිගය තුළ ක්‍රියාකාරී සේවයේ යෙදී සිටින කාලය තුළ පිළිපැදිය යුතු පිළිවෙත්මය අවශ්‍යතාවයක් විය. යම් සදාචාරාත්මක පැති කඩක් මෙහි ඇතුළත් නොවේ. මෝසෙස්ගේ නීතියට අනුව ශරීරයෙන් නිකමෙන ඕනෑම දෙයක් මඟින් අයතු පිළිවෙත්මය වශයෙන් අපවිත්‍රතාවට පමුණුවන ලබන බව අදහස් වූහි.
● කිසිවකු විසින් කන්ද ස්පර්ශ නොකරන පරිදි ජනතාව, කන්දෙන් අස්ව සිටිය යුතු විය. දෙවියන් වහන්සේගේ මැදහත්වීම මෙන්ම වැඩසිටීමද හේතු කොට ගෙන කන්ද ශුද්ධ ස්ථානයක් බවට පත්ව ඇත.

නිකමයාම 19/16-25
කන්ද මත දෙවියන් වහන්සේගේ වැඩ සිටීම දෙ ආකාරයකින් සංකේතාත්මකව ප්‍රකාශ කෙරේ.
1. දුම වළාකුළු, තුම්කම්පාව ආශ්‍රිතව - දෙවියන් වහන්සේගේ සැඟවුණ හා අභිරහසත්වය වැඩ සිටීම ප්‍රකාශ කෙරේ. එමඟින් අඟවනුයේ දෙවියන් වහන්සේ සතු ශුද්ධවත්තකම නැතහොත් උත්කෘෂ්ට බවයි.

(තවත් කොටසක් ලබන සතියේ...)

අන්‍යයන් වෙනුවෙන් යාවිඤා කිරීම

අන්‍යයන් ලෙසින් ප්‍රකාශ වන්නේ තමන් හැර සෙසු පුද්ගලයන් ය. ඔවුන් ද දෙවියන් වහන්සේගේ නිමැවුම් වේ. ගති ගුණ, කතා බහ, හැසිරීම් යනාදි විවිධ ස්වභාවයන් ඔවුන් තුළ පවතින නිසාය. එබඳු ස්වභාවයක් යටතේ ඔවුන් දේව නිර්මාණ ලෙස පිළිගැනීමට අපහසුය. එහෙත් දෙවිදුන්ගේ කැමැත්ත වන්නේ අප ඔවුන්ට යාවිඤා කිරීමයි. යැදීම පමණක් නොව ඔවුන්ට ආදරය කිරීම ද එතුමාණන්ට යාවිඤා කිරීමයි.
මෙය අපට එදිනෙදා ජීවිතය තුළ ප්‍රායෝගික කිරීම ද අසීරුය. එනමුදු විවිධත්වය තුළ ඒකත්වයක් අත්දැකී දෙවිදුන්ගේ අභිලාෂයයි. මෙහි දී අපට අසරණ බවක්, පීඩනයක් ඇතිවේ. එහෙත් ශුද්ධාත්ම අනුග්‍රහය යනු ක්‍රියාවේ දෙවිදුන්ගේ ක්‍රියාකාරිත්වයයි.
ඒ හෙයින් අපට තහවුරු වන්නේ දේව පැවැත්ම වැඩසිටීම සත්‍යයක් වන බවයි. එය සත්‍යයක් පමණක් නොව එය යථාර්ථයක් ද වන්නේ ය. එයට අප නතු

විය යුතුය. එසේ යොමුවන ප්‍රමාණයට අප ආධිකාරිත්වය මෙන්ම මානසික වශයෙන් ද නිවහල් වනු ඇත. හිදහස් වනු ඇත.
දේව පැවැත්ම දෙවිදුන් අපට හෙළිදරව් කරනුයේ සොබා දහම තුළින් පමණක් නොවේ. එදිනෙදා සිදුවීම් තුළින් ද එය සනාථ වේ. මෙලොව නිබන්ධනය දේවල් කාලයට හා අවකාශයට යටත් වේ. එහෙත් කාලයට හා අවකාශයට යටත් නොවන්නේ සිදුවීම් ය. එමඟින් ඉහත යථාර්ථය තහවුරු වේ. එලෙස මිනිස් සිරුරේ ඇති විවිධ අවයව එකට බද්ධ වී පවතින්නාක් මෙන් අන්‍යයන් ද එසේ ය. ශුද්ධවූ සනාව ද මිනිස් ශරීරයට සමාන කර ඇත. ඒ ශුද්ධවූ පාවුළු තුමාය.
එතුමාණන් විසින් පමණක් නොව ක්‍රියාකාරී ධර්මධරයෙක් ද වේ. අප ඒ නිසා පමණක් මෙය ක්‍රියාවට නො නැගිය යුතුය. එලෙස මහෝත්තම දෙවිදුන්ගේ අභිමතයට එකඟවීම අසීරු වුවද පිළිගත යුතුය.



අපි එය අත්දකිමු. දේව ප්‍රේමයේ රස ගංගාව හෙවත් මහෝසයට සම්බන්ධය. එයින් අපගේ රතු වත් පැහැයෙන් බබළන හිම මෙන් නොව එයටත් වඩා පැහැපත්ව සුදිලෙයි. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේද ත්‍රිත්වයක් ලෙසිනි. අප විශ්වාසය පමණක් නොව ඇදහිල්ල ද එයයි. ආලෝකයයි.

මලින්ත බොපෙආරවිවි දුලුගම, කැලණිය

ජනතා හඬ



කතෝලික ජන අයිතීන් රැකීමට හම්...

කතූතුමනි,
 “කතෝලික ජන අයිතීන් සුරැකීම සඳහා ජාතික එකමුතු ව්‍යාපාරයක් ඕනෑ” යන ශීර්ෂ පාඨයෙන් යුතුව මැයි 23 දින පළ කරන ලද ප්‍රදීප මැයි පාඨය ඉතා ගැඹුරින් අධ්‍යයන කළ යුතු කරුණකි. මෙහිදී මුලින්ම අප වටහාගත යුත්තේ දේශපාලනඥයාගේ මේ සිතුවිලි ආගම කෙරේ කෙසේ බලපෑම් කරයි ද යන්නයි. දේශපාලනඥයා කිසියම් කරුණක් සඳහා කැපවී ක්‍රියාකරන්නේ පහත සඳහන් අවස්ථාවල බව තොරහසකි. (අ) තම ඡන්ද පදනමට ඒ ජනකොටසින් ලැබෙන ආයතනික සහය. (ආ) තම ඡන්ද ව්‍යාපාරයට ඒ ජන කොටස තුළින් ලැබෙන මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහාය. (ඇ) ඒ ජනකොටස සමග දේශපාලනඥයා සතුව තිබෙන පොදු දෘෂ්ටිමය එකඟතාව. (ඊ) දේශපාලනඥයාගේ පවුලේ අනාගත අභිවෘද්ධිය සඳහා ගනු ලබන පියවර. (උ) දේශපාලනඥයා තම ඉදිරිපත් පිනවීම සඳහා යම් කෙනකුගෙන් ලැබෙන සහය රැක ගැනීම. ඉහත කී කරුණු 5 යටතේ ලැබෙන සහනයක් වෙතොත් ඒ කලාතුරකිනි. ඉහත කී කරුණු වලින් මෙම ලිපියේ විෂයයට අදාළවනුයේ (අ), (ආ) සහ (ඉ) යන කරුණු පමණකි. ඡන්ද සමයේදී කිතුනු සභාවන් ප්‍රතිපත්තියක් ලෙස නිල සහයක් කිසිම දේශපාලනඥයකුට ලබා නොදෙන නිසා ඉහත කී (අ) යටතේ කිතුනු හෝ වෙනත් ආගමික දේශපාලනඥයකුගෙන් ලැබෙන සහය ඉතා අඩුය. ඉහත කී (ආ) යටතේ කිතුනු සභාවන්ගෙන් මූල්‍යමය ද්‍රව්‍යමය සහය ලැබෙන්නේ නැත. කිතුනු සභාවන් හා පවතින

පොදු දෘෂ්ටිමය බැඳීම නිසා කිතුනු සභාවන්ට සහාය පළකරන කිතුනු දේශපාලනඥයන් ඇතොත් ඒ ඉතාම වික දෙනෙකු වන අතර, ඔවුන් පවත්නා සබඳතා පොදුලික මට්ටමේ සභාවේ බාහිර ලෙස පවත්නා ලක්ෂණවලට බොහෝදුරට සීමාවී ඇත්තේය. මේ නිසා කිතුනු දේශපාලනඥයන්ගෙන් ශ්‍රී ලංකාවේ කිතුනු සභාවන්ට ප්‍රබල සහයක් ලැබෙනුයේ අපේක්ෂා කිරීම සුදුසු නැත. මෙම තත්ත්වය යටතේ කතෝලික ජන අයිතිය රැකීම සඳහා ගොඩනැගිය යුතු ජාතික එකමුතු ව්‍යාපාරය කෙබඳු විය යුතු දැයි ඊළඟට සලකාබැලිය යුතුය. වත්මන් ශ්‍රී ලාංකීය කතෝලික සභාව මෙන්ම කිතුනු සභාවන් සඳහා ඇති ප්‍රධානතම අභියෝගය වනුයේ දේශීය චින්තන සහයයි. මෙය නිදහස් අරගලයේ කොටසක් ලෙස ගොඩනැගී ඉන්පසුව දේශපාලන කර්මයට පිවිස ඇති ප්‍රධාන බලවේගයක් බවට පත්වී ඇත. අනාගාරික ධර්මපාල මැතිණිත් විසින් ගොඩනගන ලද මෙම ව්‍යාපාරය ප්‍රබල දෘෂ්ටිමය පදනමකින් යුක්ත වන අතර, ඒ තුළ ගොඩනගන ලද සිංහල බෞද්ධ සංස්කෘතිය ඊළඟට යුද්ධය ජය ගැනීමෙන් පසු පුළුල්ව ක්‍රියාත්මක වේ. නිදහස් සටනේදී අධිරාජ්‍යවාදයට විරුද්ධව, 30 අවුරුදු යුද්ධයේදී දැඩි සටන්කාමීන්ට විරෝධයක් ලෙසින් පණගැන්වුණු මෙකී ව්‍යාපාරය දෘෂ්ටිමය අරගලයක් නිසා ජාතික සමගියට ඒ තුළ ප්‍රබල තැනක් නොමැත. ඇත්තෙන්ම බලතොන් මෙකී දෘෂ්ටිමය අරගලය නිසා අනිකුත් දේශීය ජනතාව සහ බෞද්ධයා සමග තිබූ සම්බන්ධතාවය කණපිට පෙරලී ගොස් ඇත. ‘සිලප්පදිකාරම්’ සහ ‘මනිමේඛලායි’ යන ද්‍රවිඩ කාව්‍යයන් බෞද්ධ ග්‍රන්ථයන් වන අතර නාගදීප

බෞද්ධ ඉතිහාසයට ඉන් ප්‍රබල පිටුබලක් ලැබේ. එසේම දම් පියා අටුවා කතාව ලියූ පාලි රචකයා බුද්ධභෞම ස්ථවිර ද්‍රවිඩ අයෙකි. එහෙත් සිංහල බෞද්ධ සංකල්පය ප්‍රචලිත වීමත් සමග ශ්‍රී ලංකාවේ බුද්ධාගම ද්‍රවිඩ සම්බන්ධතාවය අතහැර යළිත් මහාවංශ සංකල්පය වූ ද්‍රවිඩ පරාජය කරා ඇදී ගියේය. ඊළඟට යුද්ධය ජයගැනීමෙන් පසු මෙය ප්‍රබල ලෙසින් යළිත් ව්‍යාප්තවී ඇත. ඇත්තෙන්ම බුදුදහම ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තියට මෙය ප්‍රබල බාධකයක් වන අතර ජන සංයුතිය තුළ බෞද්ධ ප්‍රතිශතයට අහිතකර ලෙස බලපෑමක් ද ඇති කරයි. මෙම දේශීය චින්තන සංකල්පය තුළ බෞද්ධයන් තුළ දෘෂ්ටිමය හැඟීම් වඩාත් තීව්‍ර කර ඇති අතර බෞද්ධ ජන කොටසවල ඡන්දය අපේක්ෂා කරන කිතුනු දේශපාලනඥයෝ ඒ අනුව බෞද්ධයන්ගේ සිත් දිනා ගැනීමට උත්සහ කරති. ඊට හේතුව දේශපාලනඥයා දේශපාලන ඡන්ද රටාව රැකගැනීමට මිස තමන්ගේ පෞද්ගලික වූ ආගම ඇදහීමට ප්‍රමුඛතාවයක් නොදෙන නිසාය. එකී දේශපාලනඥයා කිතුනු කම රැකගැනීම සඳහා පෞද්ගලිකව ආගම ඇදහීම හා සභාවේ විවිධ මට්ටම්වල ක්‍රියාකාරීත්වය සමග සහයෝගයෙන් ක්‍රියා කර යම් යම් අනුබලයන් සැපයීම ය. මේ අය තුළින් කතෝලික ජන අයිතීන් රැකගැනීමක් අපේක්ෂා නොකළ යුතුය. මැති සබය තුළ ශ්‍රී ලංකාවේ කතෝලික ජන අයිතීන් රැකගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි බැලීම සමාජ ආර්ථික පදනමකින් යුතුව කළ යුතු වන්නේය. මුලින්ම ගත හැකි පියවරක් වනුයේ පුළුල් ජාතික චින්තනයක් සඳහා වන දේශීය ව්‍යාපාර සමග අනුගත වීමය. එවිට ජාතින් අතර බෙදීම් ඇතිකරන පවු දේශීය චින්තන ව්‍යාපාරයන්ගේ

ක්‍රියාකාරීත්වය යම් තරමකට අඩුවී යනු ඇත. ශ්‍රී ලංකාවේ ඊළඟට යුද්ධය ජයගෙන ඇති නමුත් ජනවාර්ගික අර්බුදයට තවමත් විසඳුම් ලැබී නැත. ශ්‍රී ලංකාව තුළ වාර්ගික අර්බුදයක් ඇති බව සියලු දෙනාම පාහේ පොදුවේ පිළිගනු ලැබුවද එහි පදනම වනුයේ දේශීය සම්පත් භුක්තිවිඳීමේ සමතාවයක් නොමැතිකම බව බොහෝ දෙනා පිළිගන්නේ නැත. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ගැබ්වී ඇති පොලීස් හා ඉඩම් බලතල ගැටලුව ජනවාර්ගික අර්බුදයේ ඇති ආර්ථික පදනම මනාව පෙන්වුම් කරයි. ඉඩම් යනු ප්‍රදේශයක ඇති ආර්ථික සම්පත් වල මූලික පදනමයි. ව්‍යාපාරවලට මෙන්ම මූල්‍ය ස්ථාවරත්වයට පදනම ලැබෙනුයේ වෙනත් දේපළවලින් නොව ඉඩම් පදනම කරගත් භූගත නිශ්චල දේපළ වලිනි. ඉඩම් බලතල බෙදීම යනු එකී ආර්ථික සම්පත ප්‍රාදේශීය ජන කණ්ඩායම් වලට සමානුපාතිකව බෙදීම ය. පොලීස් බලතල යනු එකී සමානුපාතික සම්පත් බෙදාහැරීම ක්‍රියාත්මක කරන ප්‍රධාන බලවේගයයි. මේ නිසා දේශීය තලය තුළ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ඉඩම් සහ පොලීස් බලතල බෙදා හැරීම අනගාරික ධර්මපාල තුමන් විසින් ඇතිකරන ලදුව දැනට පුළුල්ව ව්‍යාප්තව ඇති දේශීය චින්තන ව්‍යාපාරයට එකඟවිය නොහැකි සංකල්පයක් වී ඇත. ශ්‍රී ලාංකීය කිතුනු සංසඳ දෘෂ්ටිමය වශයෙන් ක්‍රියාත්මක කරන නමුත් ජනවාර්ගික පදනම අනුව කළ කල ආර්ථික ක්‍රියාවලිය තුළ ඉඩම් හා පොලීස් බලතල බෙදීම ප්‍රශ්නයේදී සිංහල ද්‍රවිඩ ජාති දෙක අතර පොදු එකඟතාවක් තිබේ යැයි කිව නොහැක. සිංහල කතෝලිකයා සහ ද්‍රවිඩ කතෝලිකයා යනුවෙන් වර්ග කිරීමක් කිතුනුවන්

තුළ නොමැත. මවු දේවස්ථානයේ සිංහල හා ද්‍රවිඩ භාෂාවලින් මෙහෙයන් පැවැත්වීම, කොවිට්කඩේ සා. අන්තෝනි දේවස්ථානය හා තේවත්ත ජාතික බැසිලිකාවේ ද්‍රවිඩ සිංහල භාෂා දෙකෙන්ම මෙහෙයන් පැවැත්වීමෙන් ජාතින් අතර ඇති පොදු විශ්වාසය පෙන්වුම් කරයි. එහෙත් ආර්ථික ක්‍රියාවලියේදී සිංහල කතෝලික සිතුවිලි හා ද්‍රවිඩ කතෝලික සිතුවිලි අතර පොදු එකඟතාවයක් තිබෙදැයි හරියට පැහැදිලි නැත. සමහරවිට එසේ පවතින නමුත් වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන් තුළ එය බාහිර වශයෙන් පෙන්වුම් කිරීමක් නොමැති විය හැකිය. මේ තත්ත්වය තුළ ශ්‍රී ලාංකීය කතෝලික ජන අයිතීන් සුරැකීම තුළ සිදුවිය යුත්තේ ජනවාර්ගික බෙදීමෙන් ඔබ්බට ගිය සෑම ජනකොටසකටම දේශයේ සම්පත් සමානුපාතිකව බෙදීම යන පොදු ව්‍යාපාරයකට මුල්තැන් ලබාදීමයි. එසේ නැතහොත් ශ්‍රී ලාංකීය කතෝලික ජනතාව තුළ දෘෂ්ටිමය සහ ද්‍රව්‍යමය වෙනස පැහැදිලිව දෘෂ්ටිමය තලයටම සීමාවී තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත. එවිට ද්‍රව්‍යමය තලයේ සිංහල ජනකොටසවල හටගන්නා නව ප්‍රවණතාවයන් සමග කතෝලික දේශපාලනඥයන් පොදුවේ කතෝලික ජන අයිතිය රැකගැනීම වෙනුවට ප්‍රබලව පැතිර යන දේශීය චින්තන රැල්ලෙන් මෙහෙය ගන ඡන්ද රැල්ල හමුවේ ගසාගෙන යෑම වේගයෙන් සිදුවනු ඇත. **පී. ඩී. ඩී. ලියෝ සැමසන් කඳාන**

ප්‍රවණතාවයන් යුක්තිරාමණ අපරාධ වර්ධනයට මඟ පෙන්වීමක්

කතූතුමනි,
 අතීතයේ ධර්මද්වීපය නම් වූ අප ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව දිනපතාම විවිධ වූ අපරාධ, මිනීමැරීම්, දූෂණ සිදුවෙමින් වර්ධනය වේ. හිතියන් (කාන්තාවන් පුරුෂයන්) පමණක් නොව පුරුෂයන් (අධිකාරීන් පිරිස) පිරිසට - කෝට්ටේ රජමහා විහාරයේ හික්කුසානනය) ආශ්‍රිත භාවිතයෙන් මිනීමැරීම් වලට ලක්වීම්. මේ සියලු අපරාධවලට මුලික වන්නේ දේපල කොල්ලකෂම්, තම තමන්ගේ හොඳම රැක ගැනීම්, තත්කාව (කහවත්තේ සිදුවීම්) ඊර්ෂ්‍යාව, පලිගැනීම්, වෛරය ක්‍රෝධය හේතුවෙන් බව සමාජ විද්‍යාත්මක පර්යේෂණ වලින් මෙම සිදුවීම් මනාව පැහැදිලි කරනු ඇත. කරන්දෙණියේ වෛද්‍ය ප්‍රසාද් ඝාතනය, වෛද්‍ය පවුලකට වස මිශ්‍ර කිරීම, 2009 වර්ෂයේදී

පානදුරේදී වෛද්‍ය පීටර් ප්‍රනාන්දු ඝාතනය සිදුවූයේදී ආන්මාර්ථකාමී බව මුල් කරගෙනය. උසස් යැයි උගත් යැයි ප්‍රකාශවන්නාවූ සමාජතලයන්හි දිවිගෙවන්නාවූ උදවිය විසින් ද මෙවැනි බිහිසුණු අපරාධ වර්ධනයට දායක වෙමින් පවතී. අනෙක අතීතයේ සිට කුඩා දරුවකු ඉදිරිපිට සතෙකුට හෝ හිංසාවක් කිරීම, පහරක් ගැසීම, වැඩිහිටියන්, බඩන්බස්වීම, කිසිවකු විවේචනය නොකිරීම, ආහාරයට ගැනීම සඳහා කුකුළකු වත් මැරීම යන අයහපත් ආදර්ශයන් වැඩිහිටියන් තුළින් දක්නට නොලැබුණු බව අපි දනිමු. එහෙත් අද අප රටේ ප්‍රසිද්ධ මාධ්‍යයක් වූ ලෝකයේ ප්‍රබලතම ජන සන්නිවේදන මාධ්‍යයක් වූ රූපවාහිනී නාට්‍යයන් තුළින් ඉදිරිපත් කෙරෙන විවිධ නාට්‍යයන් හා දර්ශන තුළින් ඇතැම් ඉවත් විදුලි කාලිකාවල නාට්‍ය හා

දෙබස් තුළින් ද වත්මන් ළමා හා තරුණ පරපුරට මනසට ධාරණය වන්නේ, ශ්‍රව්‍ය දෘශ්‍ය වන්නේ දිනපතා නිතිපතාම ප්‍රවණතාවයයි, වෛරයයි, පලිගැනීමයි. මෙවන් අධර්මයන් වූ සිහිවිලිය. අසාධාරණය අයුක්තිය, පණගැන්වූ දර්ශනයන්ය, ළමා හිංසනයන්ය, කාන්තා හිංසනයන්ය, දූෂණයන්ය. අද රූපවාහිනී මාධ්‍ය තුළින් විවිධ වෙළඳ දැන්වීම් සොබා දහමට සම්පව, මානව දයාව හා කරුණාවට මුල්තැන දුන් දර්ශනයන් සුළු වශයෙන් හෝ ප්‍රදර්ශනය වේ. එවැනි දැන්වීම් නිර්මාණයන්ට තුනි පැසසුම් සම්මාන ද ලැබෙමින් පවතී. එසේනම්, අද ටෙලිනාට්‍ය ඉවත් විදුලි ශ්‍රව්‍යමය දෙබස් නාට්‍ය තුළින් ද සාරධර්ම, සදාචාරාත්මක ගුණයන් පිරි මානව දයාව යනු ගුණාංග ඔස්සේ නිර්මාණය වූ නිර්මාණ දර්ශන ළමා හා තරුණ පරපුරට ද සෙසු සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට පමණක් නොව මිනිස් සමාජයටම නැරඹීමට සැලසිය හැකිනම් හෙට බිහිවන නව සමාජය පරපුර මිනිස් ජීවිත වර්තමාන සුරක්ෂිතව පෙළඹෙනු නොඅනුමානය.

අවනිතියට හිත

කතූතුමනි,
 ක්‍රිකට් මිනිසුන් සිය බල උත්සාහය පෙන්වීමට නීතිය අනට ගෙන ක්‍රියා කරති. නමුත් කිසිවෙකුටත් එසේ රටක යුක්තිය - සාධාරණය පසිඳලන නීතිය තමන් වෙත නතු කරගෙන හිතමනායට කටයුතු කරන්නට යුක්තිය යුක්ත නීතියකින් ඉඩක් නැත. ඔවුන් නීතිය කියා අනට ගන්නේ ප්‍රවණතාවයයි. අවිචාරය හා සබැඳි අවනිතිය වේ. මෙවන් තත්ත්වයකදී නොනිකව කටයුතු කරන අය මෙවැනි අවස්ථාවලදී නොයෙක් අපහසුතාවලට පත් වෙනු ඇත. එම නිසා මේ සම්බන්ධ බර පැන දරන අය විසින් මෙයට නිසි ක්‍රමවේදයක් සකසා මෙම අවනිතියට හිත තැබිය යුතුවේ. **ඒ. ඩී. සුනිල් හේකින්ත**

මත්පැන් නාහනාව

කතූතුමනි,
 ප්‍රසිද්ධ ස්ථානවල හා පොදු ව්‍යාපාරවල ‘දුම්බිම තහනම්’ යන දැන්වීම කෙටි කලක් තුළ ‘සම්මත නීතියක්’ බවට පත්විය. ප්‍රබල සමාජ ව්‍යසනයක් ඒ අයුරින් මෙල්ල විය. එසේ ලාංකීය සමාජය තුළ ‘මත්පැන් තහනම්’ කිරීමට බැර ඇයි? ජාතික ධනයෙන් මත්පැන් සඳහා වැයකරන හා වැය වන ප්‍රමාණය සලකා බලන විට ‘මනට නිතද?’ ‘නිතට මනද’ යන්න ප්‍රශ්නයකි. මත් පැන් සැල් සඳහා බලපත්‍ර නිකුත් කරන රටක සභාවාරය රැක ගැනීමට කතා කිරීම පවා විහිළවකි. උපතේ සිට මරණය දක්වා ජීවිතයේ විශේෂ අවස්ථා සමරන්නට මත් වතුර ‘මඩුවිත’ සේ සලකන සමාජයක් වෙනස් කිරීම පහසු දෙයක් නොවේ. විරත්වය එඩිතරකම, පෞර්ණය මතුකර පෙන්වීම සඳහා ඒවා අවශ්‍ය බව සිතන නිවට නියාලු පුරුෂයන් විසින් සැබෑ පුරුෂාර්ථ බිඳ දමා ඇත. සමාජ තත්ත්වය රැක ගැනීමට, බුදුප් දමන සතුටක් ලබාදීමට මත්පැන් බෝනල්

කර පිත්තා ගෙන වටකර ගෙන සුන්දර සන්ධ්‍යාවන් සේම මැදියම් රාත්‍රීන්ද වනසන මෙවන් බොහෝ පුරුෂයෝ නොදැනුවත්වම තම ජීවිත විනාශය කරා ගෙන යති. ඇතැම් තැනක පියවරු, ස්වාමිපුරුෂයන්, සොහොයුරන් සිය ප්‍රශ්න සාකච්ඡා කිරීමේ විසඳුම් සෙවීමේ මුඛවෙන්, සුරාවට ඇබ්බැහි වීම නිසා පවුලේ ආර්ථිකය තව තවත් බිඳ වැටේ. එකිනෙකා අතර ආදරය හා සාමාජිකත්වය වෙනුවට සැකය, බිය, එකිනෙකාට මුහුණ දීමට නොහැකියාව නිසා මහත් ගැටලු රැසකට පත්වේ. විසිකි මුත්තේ ලෙසින් උසස් සමාජ පංතියද, බිරි අරක්කු ලෙසින් මධ්‍යම පංතියද, කසිපු ලෙසින් පිඩින පංතියද නියෝජනය කරන සුරාව නිසා උතුම් බුදු දහමේ දැක්වෙන සම්මා දීමයි. සම්මා සති යනුවෙන් හඳුන්වා දුන් නිවැරදි දැක්ම හා නිවැරදි සිහිය විකල් වී යයි. මිනි මැරීම, කොල්ල කැමි ප්‍රවණතා ක්‍රියා සිදු වීම, ළමා අපවාර, රිය අනතුරු ආදී බොහෝමයක්

පිටුපසින් සිටින්නේ මත් වතුර රකුසාය. සිරගතවුවන්ගේ පාහොච්චාරණයන්ගිදී පවා තමා එවන් වරදක් කළේ හොඳ සිහියෙන් නොවන බව පිළිග නී. මනින් මත්වී විකල්වූ සිත හයානක අනතුරු කරා ගරීරය වහලකු කරගනී. සුනාම්, සුළි සුළං, භූමිකම්පා ගැන අපි බියවෙමු. එවැනි ස්වභාවික විපත් අභිබවා යන බලයක් මිනිස් චින්තන සංනානය විනාශ කිරීමට මත් වතුරද හැකි බව සිහියට ගත යුතු කාලය එළඹ ඇත. මත්වූ මිනිසුන් සුනාම්ට වඩා හයානකය, ප්‍රවණතාවය, කුරිරුය. ඇඹරී එන සුළි සුළං මෙන් එය පවුල් ඒකක සුනු විසුනුකර දමයි. භූමි කම්පාවකට වැඩි ප්‍රකම්පනයක් පවුල තුළ ඇති කරයි. නිහඬ සිත් වලින් නැගෙන සෝ සුසුම් හා නෙත්වලින් කඩා හැරලෙන කඳුලැලි මහා ගං වතුරක් හා සමානය. මේ සමාජ ව්‍යසනය සිතල යුද්ධයක් සේ සමාජය වනසයි. **ඩබ්. ඩී. මැට්ටම් අධිකාරම් තලාව**



ප්‍රදීපයේ මැද පිටුව වෙන්වේ

ස ලබා දෙන

මුදාහල ලිපියකි.

කරුණු උකහාගත හැකිය. රාජ්‍ය තොරතුරු කරා ප්‍රවේශවීමේ හිමිකම ලබා දෙමින් දේශපාලනය මිශ්‍ර නොවූ නිශ්චිත ව්‍යවස්ථා සම්පාදනයක් ඇති කර ගැනීම ශ්‍රී ලංකාවට වැදගත් ය. එබඳු ව්‍යවස්ථා සම්පාදනයක් මඟින් රාජ්‍ය කාර්යයන්හි පාරදෘෂ්‍යභාවය නගා සිටුවනු ලැබ රාජ්‍ය මුදල් අපතේ යෑම හා අවහානිතය අඩු කිරීමට උපකාරීව රජය වඩාත් වගවීමට බැඳී සිටින තත්ත්වයක් ඇති කරනු ඇත.

ඉන්දියාවේ ජනයා ස්වකීය සාධාරණ හිමිකම් වෙනුවෙන් උද්ඝෝෂණයන්හි නිරත වීමට බිය නොවනුයේ ඔවුන් එම ආර තුළ දැනුවත් කොට ඇති බැවිනි. අප ජනතාවගෙන් බහුතරයකට, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව හට යම් පක්ෂයක් බලයට ගෙන ඒම පිණිස තම ඡන්දය ප්‍රකාශ කිරීම හැරුණු කොට තමා හට ඇති අයිතිවාසිකම් පිළිබඳව ඇත්තේ සාපේක්ෂ අඩු දැනුමකි. අනෙකුත් සංවර්ධිත රටවල් හරහා මාගා යන නවීන වින්තනය පිළිබඳව අපගේ අධ්‍යාපන ක්‍රමය විසින් ගැමි සිසුවා දැනුවත් නොකරයි.

එබැවින් අහිංසක ජනතාවට ඔවුන්ගේ සාධාරණ අයිතිවාසිකම් අහිමි කරමින් ඔවුන් සූරා කෑමට

අවශ්‍ය දේශපාලන අවකාශය සැලසෙනුයේ. දේශපාලන ආකෘතීන් වෙනස් වෙමින් පවත්නා අතර වහ වහා ගැටලුකාරී තත්ත්වයන් සමනය කිරීමට රජය අපොහොසත් වන්නේ නම් ජනතාව දූෂණය හා අයහ පාලනයට එරෙහිව එක්සත්ව හා ප්‍රබලව නැගී සිටිනු ඇත.

ජනතාව යුද්ධයෙන් නිදහස්ව ඇති අතර සංහිදියාව හා යහපාලනය සඳහා නව නීති වලලු විවරව ඇත. ජනතාව දේශපාලන බැඳීම හා අයහපාලනය පිළිබඳ අරාජිකත්වයෙන් නිදහස ලැබෙන තුරු බලා සිටිති. කළ යුතු පරිදි සඳහා වෛයෙන් යුතුව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් සංහිදියාව හා යහපාලනය සඳහා වන ක්‍රියාවලිය පණගැන්වීමේ පන්දුව මේ වන විට ඇත්තේ ආණ්ඩුව ගෙමිදුලෙහි ය. රජය එය නොකරන්නේ නම් එය ඉටු කිරීමට විපක්ෂයට ඉඩ හළ යුතුය.

ජෝන් අමරතුංග
පාර්ලිමේන්තු මන්ත්‍රී

රොන්සේකා වෙනුවෙන්

දායක ජයලත් ජයවර්ධන

පාප් වහන්සේ වෙත

ලිපියකි.

රොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා රොන්සේකා මහත්මිය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජන් කාදින්ද්‍ර හිමිපාණන් දෙවරක්ම බැහැදැකීමට මා සමඟ ගිය බව ද දන්වා සිටිමි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ජනරාල් සරත් රොන්සේකා මහතා දේශපාලන සිරකරුවකු බව ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් සුරැකීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ඡේදයේ එකමන්ට පැවරී ඇති බලතල අනුව ජනරාල් සරත් රොන්සේකා මහතාට විදීමට ඉතිරිව තිබූ සිරගත කිරීමේ කාල සීමාවෙන් මුදා හැර ඇත. ඒ අනුව ජනරාල් සරත් රොන්සේකා මහතා බන්ධනාගාරයෙන් මුදා හැර ඇති බව සතුටින් දන්වා සිටිමි. මෙලෙස ඔහුට බන්ධනාගාරයෙන් මුදා හැර ඇත්තේ 2012 මැයි 21 වන දිනැති අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට යවා ඇති ලිපිය අනුවය.

ජනරාල් සරත් රොන්සේකා මහතාට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කර ඇති ඉතිරි නඩු ඉදිරියටත් විභාග

කිරීමට නියමිතය. විශ්‍රාමික හමුදාපතිවරයකු ලෙස ජනරාල් සරත් රොන්සේකා මහතාට හිමිවිය යුතු නිළ නාම විශ්‍රාමික වැටුප් ක්‍රම සහ අනෙකුත් සියලුම වරප්‍රසාද, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සියල්ල සහිත පූර්ණ නිදහසක් ඔහුට ලැබිය යුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ.

අති උතුම් ඉද්ධෝත්තම පාප් වහන්ස, ජනරාල් සරත් රොන්සේකා මහතා වෙනුවෙන් ඔබවහන්සේට ගත හැකි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව නැවත වරක් මගේ ගෞරවය දෙපා නමැද ප්‍රකාශ කර සිටිමි. ඔහුට පූර්ණ නිදහස ලබා ගැනීම සඳහා ඔබවහන්සේට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට ඔබවහන්සේ ක්‍රියා කරන බව මම දැඩිව විශ්වාස කරමි. ජනරාල් සරත් රොන්සේකා මහතා පිළිබඳව උනන්දුව දැක්වීම පිළිබඳව වහිකාන තානාපති අති උතුම් ජෝශප් ස්පිටෙරි අගරදගුරු හිමියන් වෙතත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදින්ද්‍ර රංජන් හිමිපාණන් වෙතත් මගේ විශේෂ ස්තුතිය ද සනිටුහන් කිරීමට කැමැත්තෙමි.

දෙව් පිහිටයි
අනියමින් ගෞරවයෙන්

දොස්තර ජයලත් ජයවර්ධන පා.ම ඒ.ජා.ප. හිශෝජ්‍ය මහලේකම්

කතෝලික සභාව දේශානුරූප වීම

රට දැයට, දේශීය හැදියාවට ගැලපෙන ලෙස කතෝලික දහම ඉදිරිපත් කිරීම ජුසේ වාස් පියතුමා ගේ පරම වේදනාව විය. පෘතුගීසීන් ගේ අණසක පැවැති ගෝවේ නගරයෙන් පැමිණි එතුමන් එම සංස්කෘතියේ ආදිතව නො දැන සිටියා නො වේ. ඉතා දුර දැක්මෙන් හා දැඩි අධීක්ෂණයෙන් යුතුව ක්‍රි.ව. 1687 දී මෙහි වැඩම කළ එතුමෝ හුදෙක් දේශීය ලක්ෂණයන්ගෙන් ම සැරසුණු කතෝලික සභාවක් මෙහි ගොඩනැගීම සඳහා නොපිරිහෙලා වෙහෙසුනා.

ප්‍රථමයෙන් ම එතුමාගේ තපස් ජීවිතයේ ලක්ෂණ අගය කළේ ය. දිවයින තුළ ව්‍යාප්තව පැවැති බුදු දහමේ පැවැදි පක්ෂය පුරාණයේ සිට එවැනි ග්‍රමණ පැවැත්මක් අනුගමනය කරන බවත් එය අප ජනතාව ඉතා අගය කරන බවත් දැන සිටි එතුමෝ පූජක ජීවිතය තුළ මිත්‍යාහාර හා මිත්‍යාවාර පැවැත්ම අගය කළේ ය. මේ අනුව එතුමා මෙන් ම එම නිකායේ පියවරු ද ගත කළේ ඉතා අල්පේච්ඡ ජීවිතයකි. ස්වකීය පූජක සේවාවන් කිසිවක් සඳහා මුදල් අය නො කළේ ද මේ නිසා ම ය.

ජුසේ වාස් පියතුමාට මෙහි වර්ණ හේද නො තිබීම ලොකු පහසුවක් විය. එසේ ම යටත් විජිත වාදීන් සමඟ කිසිදු බැඳීමක් තමනට නො තිබීම ද යහපතට හේතුවක් විය. මේ නිසා පොදු ජන අපේක්ෂාවන් හොඳින් වටහා ගැනීමට ඔවුනට සමීපව ක්‍රියා කිරීමට උන්වහන්සේට අපහසු නො වීණි. මෙම සම්පතාව හේතුවෙන් පොදු ජන අපේක්ෂාවන් මෙන් ම ඔවුන් ගේ සිරිත් විරිත් සහ ජීවන රටාව ද එතුමෝ හොඳින් වටහා ගත්හ. භාරතයෙන් පැමිණි පුද්ගලයකු සැටියට එතුමන් ගේ දෛනික ආහාර ද අප සාමාන්‍ය ජන ආහාරය ම විය. එතුමන් ගමන් කළේ පාවහන් නැතිව ය.

පොදු ජනතාව අතර පැවති දේශීය සිරිත් විරිත් කිසිවක් අත්හල යුතු බවක් එතුමා කීවේ නැත. මේවා කිතු දහමට හෝ සහෝදර දයාවට හෝ පටහැනි නො වන්නේ නම් ඒවා අනුගමනය කිරීම සඳහා කිසිදු බාධාවක් නැතැයි එතුමෝ පිළිගත්හ. එසේ ම පෘතුගීසී සමයේ දී මෙන් කිතු දහම වැළැඳ ගැනීමත් සමඟ තම වාසගම් මාරු කළ යුතු යැයි නියෝග කළේ ද නැත.

ප්‍රතිඵලය වශයෙන් පළමු වරට සිංහල කතෝලික සාහිත්‍යයක් බිහිවූයේ ය. සිංහලයෙන් පමණක් එතුමෝ ග්‍රන්ථ 22 ක් නිර්මාණය කළේ ය. මේවා ඉතා උසස් මට්ටමක පවතින බව වියත් බොද්ධ නායකයකු වූ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමාගෙන් පවා පිළිගෙන ඇත. එ කල පැවැති දේශපාලන පසුබිම මෙන් ම වෙනත් අපහසුකම් ද සලකා බලන කල මේ දැවැන්ත කාර්යය සත්තකින් ම විශ්මය ජනකය. තනි පුද්ගලයකුට විශේෂ දේව අනුග්‍රහයක් නො මැතිව මෙවැන්නක් ඉටු කිරීමට අපහසු බව පිළිගත යුතු වන්නේ ම ය.

දේශානුරූප වීම සඳහා හෙළ බස දැනුම සහ හෙළ සාහිත්‍යයක් බිහිකිරීම පමණක් නො සෑහෙන බව දන් වාස් පියතුමෝ හෙළ සිරිත් විරිත් කෙරෙහි ද සිත ගත යොමු කළහ. කිතු දහමට පටහැනි නො වන කිසිවක් හෙළ කිතුනුවන් ගේ පැවැත් ම සඳහා යොදා ගැනීම වරදක් නො වේ යැයි පිළිගත් ජුසේ වාස් පියතුමා හෙළ වටිනාකම් ඇති බොහෝ දේ අප ජනවත්දනා ක්‍රම, බැති පිළිවෙත් යනාදිය සඳහා යොදා ගත්තේ ය.


හෙළ සංගීතය මෙන් ම හෙළ සංගීත භාණ්ඩ කතෝලික දෙව්මැදුරේ ද භාවිත වීණි. මහනුවර ශු. අන්තෝනි මුනිදුන් ගේ මංගලය සඳහා ලී කෙළි නැටුම්කරුවන් හෙළ තනු අනුව නැටු බව වාර්තා වී ඇත. පුත්තලමේ නිමල මරියෝත්තමාවන් ගේ මංගල උත්සවය පැවැති දින කතෝලික නො වන දේශීය සංගීතකරුවන් පිරිසක් සංගීත සැපයූ බව වාර්තා වන්නේ ය. දෙව් මව ගේ උදාන ගීය සඳහා දෙව් මැදුර තුළ “උඩප්පු” වාදනය කරන ලද බව ද වාර්තා ගත ය.

ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා හෙළ තනුවලට ගැලපෙන පරිදි යාවිඤා සහ ගීතිකා ද රැසක් නිර්මාණය කරන. මෑතක් වන තුරු අප එක්තරා රිද්මයකට යාවිඤා උච්චාරණය කළ බව අප වැඩිහිටියනට මතක ඇතැයි සිතමි. ව්‍යාධික කාලය තුළ ගැයෙන පසන් හී ද මින් සමහරෙකි.

අන්හුද විශ්වාසය හෙවත් නිමිති බැලීම, සැලැකීම පෙරදිග රටවල ප්‍රචලිතව පවතින සිරිතකි. දිවයිනේ ද එසේම ය. මේවා ගැන හෙළ ගත්කරුවන් බොහෝ දෙනෙක් ලියා ඇත. එසේ ම මන්ත්‍ර ගුරුකම්, හුනියම්, වස් කවි, සෙන් කවි යනාදිය ගැන විශ්වාසය තබා ගැනී සිටින්නෝ බොහෝ වෙති. අලුතෙන් කිතු දහම වැළඳ ගන්නන් මේවායෙන් ඉවත් කැර ගැනීම පහසු කාර්යක් නො විය.

ඉතා උපායශීලීව ගොන්සාල්වේස් පියතුමන් කැර ඇත්තේ ඒ ඒ විවිධ අවස්ථාවන් සඳහා කතෝලික යාවිඤා මාලාවක් සකස් කැර දීම යි. පැරැණි යාවිඤා මෙන් ම අවශ්‍ය වූ තැන අලුත් යාවිඤා ද ඇතුළුකොට “දේව පරිහාර” නමින් එතුමෝ යාවිඤා මාලාවක් සකස් කළහ. මෙයින් පැරැණි හෙළ සිරිත් විරිත් රැසක් ද කිතුනු ආගමානුකූලව සකස් විය.

පිදිය යුත්තනට පිදිය යුතුය යන ගුණ ධර්මයෙහි පිහිටා බොද්ධ



යටගිය දවස

විශ්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ

III

තමන් වහන්සේ ගේ ආදර්ශයෙන් ජුසේ වාස් පියතුමා පෙන්වා දුන්නේ කතෝලික දහම වැළැඳ ගැනීම හේතුකොටගෙන රට දැය කෙරෙහි අප ගේ හක්තිය හා ආදරය පිරිහී නො යන වගයි. රජතුමාටත් රටටත් සෙසු ජනතාව මෙන් ම අප ද ලැදි බව එතුමෝ පැහැදිලිව පෙන්වා දුන්නේ ය.

ජුසේ වාස් පියතුමා ගේ මෙම දර්ශනය අදත් වලංගු ව පවතින කතෝලික දර්ශනය යි. පෘතුගීසීන් ඉදිරිපත් කළේ මීට භාත්පසින් විරුද්ධ ප්‍රතිපත්තියකි. පියතුමා ජීවත්ව සිටි ගෝවේ ප්‍රාන්තය පැවැතියේ පෘතුගීසී පාලනය යටතේ ය. එතුමා ඉන්දියානු බ්‍රාහ්මණ ගෝත්‍රිකයෙකි. එහෙත් දිවයින තම නිජබිම කැරගත් දා සිට එතුමනට ලක්දිව හැර වෙන රටක් නො විය. මෙ රට සිංහල - බොද්ධ රජවරුන් එතුමා ගේ විශේෂ සැලැකිල්ලටත් ගෞරවයටත් පාත්‍ර විය. එතුමන් විමලධර්ම රජ සහ නරේන්ද්‍රසිංහ රජුට ද නොමසුරු ලැදියාවක් දැක් වූ බව වාර්තා වන්නේ ය.

ජුසේ වාස් පියතුමා සියබසේ හෙවත් සිංහල සහ දම්ළ බස හැඳිරීමේ වැදගත්කම තරයේ පිළිගන්නේ ය. හෙළ බස නො දැන ජනතාව වෙත ළඟා වීම අපහසු කාර්යයක් බව එතුමෝ දැන සිටියහ. රටක, ජාතියක, හදවත රැඳී ඇත්තේ භාෂාව තුළයි. එසේ ම සංස්කෘතිය ද භාෂාව වෙත බැඳී පවත්නේ ය. මෙය මැනවින් අවබෝධ කරගෙන සිටි ජුසේ වාස් පියතුමා තම නිකායේ පියවරුන් සියලු දෙනා ම සිංහල සහ දම්ළ බස හොඳින් උගත යුතු යැයි නියෝග කළේ ය. තමන් ද හොඳින් මේ භාෂා දෙක ම දැන සිටියත්, දිනපතා පොත් කියවා තව දුරටත් උගත බව සඳහන් වන්නේ ය. මෙසේ බස හොඳින් දැන සිටි නිසා විමලධර්මසූරිය රජු ගේ ආරාධනය පරිදි එතුමන් පෘතුගීසී භාෂාවෙන් ලියන ලද වෛද්‍ය විද්‍යා ග්‍රන්ථයක් දම්ළ බසට හරවන ලදැයි වාර්තා වේ.

භාෂාව දැනගත් පමණින් සෑහීමට පත්විය නො හැකි බව ජුසේ වාස් පියතුමා දැන සිටියේ ය. සිංහල පත පොත ප්‍රකාශයට පත් කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු කාර්යයක් ලෙස සැලැකූ එතුමා ඒ සඳහා විශාල ප්‍රයත්නයක් දැරුවේ ය. ඇත අතීතයේ සිට සිංහල සාහිත්‍යය දියුණු වී තිබුණි. එහෙත් ඉතා ඉහළ මට්ටමක පැවැති එම කෘතීන් සියල්ලක් ම පාහේ බුදු දහම පසුබිම කැරගත් ඒවා විය.

තව දුරටත් බුදු දහම හා කිතු දහම හා අතර දේව ධර්මය පිළිබඳ විශාල වෙනසකි. මේ අනුව කිතු දහමේ සංකල්ප ඉදිරිපත් කරනු වස් නව, හෙළ බසට ගැලපෙන වදන් නිර්මාණය කිරීම, අනිවාර්යයෙන් ම කළ යුතුව තිබිණි. මෙම කාර්යය ජුසේ වාස් පියතුමා ම ආරම්භ කළ අතර ඒ සඳහා ම ක්‍රි.ව. 1705 දිවයිනට පැමිණි ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා වෙන් කට නැටුවේ ය. මෙහි

සැදැහැවුණු හිසුන් වහන්සේ ඉතා ගෞරවයෙන් සලකන බව දුටු ජුසේ වාස් පියතුමා එය කතෝලික ජනතාව ද අනුගමනය කළ යුතු ශ්‍රේෂ්ඨ ලක්ෂණයක් ලෙස පිළිගන්නේ ය. මේ අනුව කතෝලික පියවරුන්ට ද පසඟ පිහිටුවා වැද නමස්කාර කිරීම කතෝලික සිරිතට ද ඇතුළු විය. පසුකල ගෝවෙන් මෙහි පැමිණි ඔරතෝරියාන පියවරු මේ ගැන ප්‍රසන්නව මවිත වූහයි සටහන් කැර තිබේ. තවදුරටත් බුදුනුවන් අතර පැවැති “තෙරුවන් සරණයි” යන ආචාර කිරීම වෙනුවට කතෝලිකයන් අතර “ජේසු ක්‍රිස්තු ආරාධිත වේවා!” යනුවෙන් ආචාරශීලීව එකිනෙකා ආමන්ත්‍රණය කිරීමේ වස් වාර මාලාවක් පියතුමා විසින් හඳුන්වා දෙන ලදී. අද ඒ සියල්ල බොහෝ දුරට පරිහානියට පත් වී, සාමාන්‍යයෙන් ශිෂ්ටාචාරය රැකෙන ගම්බද පළාත්හි පවා “පාද, පාද” කියා නොදන්නා ඉංගිරිසියෙන් පූජාප්‍රසාදීන් වහන්සේ ආමන්ත්‍රණය කිරීමේ සංකර සංස්කෘතියක් බිහි වී තිබේ. යළි මේ අර්ථවත් පැරැණි ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය පණ ගන්වන්නට හැකි වේ නම් කොතරම් අගයෙන් ද? සිතන්නෝ සිතන්නවා!

දාන දීම බුදු දහමේ මෙන් ම කිතු දහමේ ද ආරම්භයේ සිට පැවැත එන පුන්‍ය ක්‍රියාවකි. නුවර දී ජුසේ වාස් පියතුමා මේ සිරිත කිතුනුවන් අතර තවදුරටත් ජනප්‍රිය කළේ ය. මේ අනුව දිව්‍ය පූජාවට පැමිණි පිරිස දුප්පතුන් අතර බෙදා දීම සඳහා හාලේ, කුළුබඩු වර්ග යනාදිය ගෙනාවෝ ය. කිසිදු වෙනසකින් තොරව මේවා දුප්පතුන් අතර බෙදා දෙන ලදී.

අවාසනාවකට මෙන් මේ නැඹුරුවෙන් සභාව නැගී එන අවධියේ ම යළි ප්‍රශ්නයක් මතු විය. පෘතුගාලයේ රජු පෘතුගාලයේ පැවැති නිකායනට තහනම් දමා විසුරුවා හැරියේ ය. අපට සේවා කළ ඔරතෝරියාන නිකායේ මුලස්ථානය පෘතුගීසීන් යටතේ පිහිටි ගෝවේ තිබුණු නිසා, එය ද විසුරුවා හරින ලදී. මේ හේතුවෙන් ඉන්දියාවෙන් පියවරුන් මෙහි පැමිණීම අත්හිටවිණි. යළි වරක් අප රදගුරුහිමිවරුන්ට සිදුවූයේ බටහිර වෙත හැරීම යි.

කලා සංග්‍රහය

ස්නාවක ජවාවම් තුමන්ගේ වර්තාපදානය ඇසුරින් ලියූ සාර්ථක නව කථාවක වන 'සජන ජාලා'

කර්තෘ - රිටා වෙල්ලම්පල මිල - රු. 350 /-

ස්නාවක ජවාවම් තුමන්ගේ වර්තාපදානය පැරැණි ගිවිසුම හා නව ගිවිසුම යාකරන මුසුකම් වැනිය. දෙවියන්වහන්සේගේ ඒක ජනිත පුත්‍රයාණන් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේවත්වයෙන් මිනිසා වැළඳ ගැනීම හෙවත් මිනිස් බවට මාංශගතවීමත්, එතුමන්ගේ මඟ පිළියෙළ කිරීමත් සමඟ පැවරී තිබුණේ ස්නාවක ජවාවම් තුමන්ටය.

ස්නාවක ජවාවම් තුමන්ගේ සිංහලෙන් ලියැවුණු වර්තාපදානයන් අතිශයින් අලංකාර. සාන්තවරු වර්තාපදානයන්වලදී පවා ස්නාවක ජවාවම් මුහුදුන් ගැන කැරුණු කාරණා මතුකරන

අවස්ථා විරල යැයි මට හැරේ. මේ නිසාම ඇතැම් විටක ස්නාවක ජවාවම් තුමා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රාවක ජවාවම් අපෝස්තුළු තුමා දෙදෙනකු නොව එක් අයකු ලෙස සිතන්නට පෙළුම් ඇත්තේ දු දරුවන් හා ළමා ළපටින් පමණක් නොව ඇතැම් වැඩිහිටි මාපියන්ද බැව් පවසතොත් අතිශයෝක්තියක් නොවේ. එවන් පසුබිමක ස්නාවක ජවාවම් තුමා යනු සකර්මයේ නායක පූජක තුමාට දාඩ් එළසබෙන් තුමාට උපන් පුත්‍රයායි දේව මාතාවන්ගේ ආරාධනා සොයාගත වූ එළසබෙන් තුමායි දිගු කාලයක් තිස්සේ දරුවන් නොලබා වැළඳ සිටියක යැයි මහත් ගැරහුමට ලක්ව සිටියදී දෙවියන් වහන්සේ සිය ඒකජනිත පුත්‍රයාණන්ගේ මඟ පිළියෙළ කරනු වස් ස්නාවක ජවාවම් තුමා එවුයේ එළසබෙන්

තුමාගේ කුසයෙනි. එදා දේවමාතාවන්ට මංගලම් කීමට ගැබ්ගෙදේ දේවදුතයා ගිය කල දේවමාතාවන් එළසබෙන් තුමාගේ ගැබ්ගත් පුවත අසා දැන සිය ආරාධනා සොයාගත දැක බලා ගැනීමට ගොස් ඇයට ආවේනම් කළ බැව් ශුද්ධ ලියැවිල්ල සඳහන් කරයි. ප්‍රකට කතෝලික ලේඛකාවක, පුවත්පත් සංස්කාරකාවක වන රිටා වෙල්ලම්පල සිය නවතම සාහිත්‍ය කෘතිය වෙන්නට ඇත්තේ ස්නාවක ජවාවම් කතා පුවත ඇසුරු කරගෙන නවකතාවක් නිර්මාණය කරන්නටය. ක්‍රිස්තු වර්තය අළලා 'ක්‍රිස්තු කාව්‍යය' මෑතයේ පද්‍ය සංග්‍රහයක් නිර්මාණය කළ කතුවරයාගේ 'ලක්දිව කිතුනු පුරාණය' සිරිලක සැගවුණු කිතුනු අතිත පුවත් කදිමට මතුකරමින් චේතනාසික



වටිනාකමක් මතු කළ අගනා පුස්තකයකි. ජේරුදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම් ලබන සමයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන සුරිත් වෙතින් පුරා විද්‍යාව ඉගෙනීමේ සුවිශේෂී විරාම නිමිකරගත් ඇය මහාචාර්ය සේමවිඥ ශ්‍රී රායි විසතාණන් වෙතින් ඉතිහාසය හැදෑරුවාය. ලක්දිව කිතුනු පුරාණය ග්‍රන්ථයෙන් ඇගේ පුරාවිද්‍යාත්මක හා ඉතිහාස දැනුම කදිමට පසක් කරන බැව් පැවසීම අතිශයෝක්තියක් නොවේ.

සජන ජාලා නවකතාව කදිම දහම් නියරක් ඇසුරු කර ගනිමින් කතුවරයා සම්පාදනය කර තිබේ. වෙසෙසින්ම කිතු සම්පාදන ස්නාපනය ලබනු ඇටයෙන් පොරොන් නදී අසබඩට පැමිණි අවස්ථාව දැක්විය හැකිය. මෙසේ මුළු පරිසරයම ම මොහොතින් එකල වී දස දහසක් හිරු මඬල නැති සෙයින් ම පහන් විය. එතෙක් තාපයක් නම් නොවීය. එතෙක් පැවති සර්තෘස නිවා සුළු රැළි පෙළින්

පෙළ නැති ගත, ඇතින් දිස්වෙන රුවකි. පිරිවරගත් නෑ මිතුරන් හෝ සවුටන් නොමැත. එකල ම විනිතා දැය. දුටු දුටුවන් සිත් සනහමින් මඳවඩනා ඒ තැනන් වහන්සේ විමුක්තිදායකයාණෝය. එතුමන් වෙත වෙළෙච්ච ගිය සනාවක යොහාන්තුමාණෝ එතුමන් දෙපා බැඳ හෙව, "ස්වාමිනි, මෙසේ වසිනු කිම?"

"ස්නාපනය ලැබීමටය." "මෙතෙක් ඔබ කෙසේ නම් ස්නාපනය ලබන්න ද? මා ඔබතුමන් අතින් ස්නාපනය ලැබිය යුතු කල ඔබ ඒ සඳහා මවෙත පැමිණ ඇත." "හුදු පිලිවෙත් පුරුණයක් සඳහා බැවින් ඒ එසේ විය යුතුයි." ස්නාවක යොහාන් තුමෝ පෝරොන් නදී පලයෙන් කිතු සම්පාදන ස්නාපනය කළහ. එතැනට රැස්වී සිටියේ ඇස්කන් අයා බලා උන්න. ස්නාපනය හමාරව කිතු සම්පාදන නදියෙන් ගොඩට පා තැබූ සේක. අහසට විවර ව හඬක් නික්ම ගත. ඒ සගයේ දෙවිපියාණන්ගේ හඬය. "මේ මාගේ පුතණුවෝය."

සජන ජාලා නවකතාව කදිම දහම් නියරක් ඇසුරු කර ගනිමින් කතුවරයා සම්පාදනය කර තිබේ. වෙසෙසින්ම කිතු සම්පාදන ස්නාපනය ලබනු ඇටයෙන් පොරොන් නදී අසබඩට පැමිණි අවස්ථාව දැක්විය හැකිය. මෙසේ මුළු පරිසරයම ම මොහොතින් එකල වී දස දහසක් හිරු මඬල නැති සෙයින් ම පහන් විය. එතෙක් තාපයක් නම් නොවීය. එතෙක් පැවති සර්තෘස නිවා සුළු රැළි පෙළින්

වගක්වත් ඔහුට නොදැනිණ. තවුස් අඩවියෙන් නික්ම යාමට ගත්තේන් තවුස්පාණන් මුණ ගැසී එතුමන් හා ඇසිල්ලකට හෝ සංවාදයේ යෙදීම් ඔහුට මහත් සේ අවැසි වූයෙන් සවුටකු අඟා යදින්නේ,

"මට ඔබගේ ගුරුනිමිපාණන් සමඟ වදන් කිහිපයක් කතා කරන්නට මං පෑදුව මැනවි, ගැස්තනු මට අනුකම්පා කොට කෙසේ හෝ එය සලසා දුන මැනවි," යි බැගෑපත් ව ඇයද සිටියේය. නෙහෙමි ගේ මේ අයැදුම් දුටු සමහරු සිය ඇස් අදහාගැන්මට බැර වූ සේ ඔවුනොවුන් හා කතා කරනුයේ,

"මේ අපේ රාජ්‍ය උප ඇමැති නෙහෙමි රාඛින් තුමා හේ ද? වෙනදා ඔහු කෙරෙහි වූ තේජස කොහිද? යි දැඩි කුතුහලයකින් විමසීමට වෙමිනි. කතුවරයා වන රිටා වෙල්ලම්පල සිය 17 වැනි විශේෂී හෙළ හවුල අඟා දෙසුමක් පැවැත්වූ වග තහවුරු කරන්නට මෙන් අතැමුලක්සේ සැතපුම් සිය දහස් ගණනක් දුරු රටක්වූ ඔස්ට්‍රේලියාවේ වෙසෙමින් වුවද 'නිවැරැදි සිංහලය' අපුරුච්ච පෙළ ගස්වන අන්දමට සජන ජාලා කදිම නිදසුනකි.

ප්‍රියත්පත් සුමුඛ් ද සිල්වාගේ කලාත්මක පිටකවරයකින් සුසැදි සජන ජාලා නව කතාව කතෝලික නවකතා කතරට ඇද හැරුණු මල් වැස්සක් ලෙස හඳුන්වා දෙන්නට හැකිය. කතුවරයාට අපෙන් උණුසුම් සුඛසම්භව!

- මෙමුනි

ජේසු කතාව

කර්තෘ - ගරු මර්සලින් ජයකොඩි පියතුමා මිල - රු. 150/-

1989 නත්තල් දා කොළඹ 05, හැට්ලොක් පාරේ අංක 224 නිවහනේ සිට ජේසු කතාව නම් මේ පොත ගැන සඟසැපත් ගරු මර්සලින් ජයකොඩි පියතුමා මෙසේ පවසා ඇත.

"ව්‍යාකරණය අඩිබඩා ගොස් ගෙදර කතා කරන බසින් මේ පොඩි පොත ලිවී ජේසුතුමා කවරකුදැයි බාලයිනටත්, කාටත්, කටෙන් බහෙන් යම්යම් දේ එතුමා ගැන අසා තිබුණ මුත් පැහැදිලි දැනුමක් නොතිබුන වැඩිහිටියන්ටත් එතුමා හඳුනා ගැනීම සඳහා ය.

මෙහි දී කිවයුත්තකි. දිනක් මාගේ හිතවත් ප්‍රකාශක සෝමසිරි කස්තුරිආරච්චි මහතා මෙවැනි පොතක් ලිවීම හොඳ දෙයක් නොවේ දැයි මගෙන් ප්‍රශ්න කළ පසු එය ඉතා යහපත් අදහසක් යැයි මට වැටහී ගිය හෙයින් මේ පොත ලිවීමි."

ඉන් වසර විසි තුනකට පසු මේ පොත මුද්‍රණයෙන් දැන් නිකුත් වී ඇත. ජයකොඩි පියතුමාගේ ළගන්නා සුළු - සුමට සරල බස් වචන මේ ග්‍රන්ථය පුරා



දැක ගත හැකියි. එතුමා ග්‍රන්ථය අරඹන්නේ මේ අන්දමිනි. පොඩි පුත, පොඩි දු, දැන් මා ඔබට කියන්න

යන්නේ ජේසු තුමා ගේ කතාවයි. ඔන්න එකමත් එක රටකට පුතකු ඉපැදුණා, පුළු පැලෙක. ඒ රටේ සිරිත හැටියට මේ දුප්පත් පැල් වැසියන්ගේ එළවළු, බැටේවළු, ගොනුන්, දෙනුන් පවා ලැග්ගේ මේ පැල්වලමයි. ඒ ගොරන් ගෙන් වනසතුන්ගෙන් බේරෙන්නටයි.

මේ බඩා ඉපැදුණු පැලෙත් ගොනුන් - දෙනුන් හිටියා. මා මේ කියන රටේ නම පලෙස්තීනයයි; මෙමට කියන්නේ බෙල්ලෙනම් කියයි. දරුවා ගේ මව මරියා. රජ පවුලෙකින් පැවැතුණත් මේ මව බොහෝ ම දිළිඳියි.

මේ දෙදෙනා විසුවේ ඉහළ පලෙස්තීනයේ, ගලීලය කියන පළාතේ නාසරෙත් නම් ගමෙයි. ඒ කඳු. ලඳු තිබුණු පුංචි ගමක්. වැඩිදෙනා ජීවත් වූණේ ගොවිතැනින්. වෙනත් අත්කම් ආදිය කළ අයත් හිටියා, පෝසස් වාගේ.....

ගැහැනු ගෙදර දොරේ වැඩි කළා. එළවළු, බැටේවළු, ගොනුන්, දෙනුන් බලා ගත්තා. කිරි, කේජු. වෙඬරු, එළවලු, ගෙඩි වර්ග බුරුවන් පිටේ පටවාගෙන වෙළඳපොළට ගියා. ගෙඩිවලට හුඟක් තිබුණේ රට ඉදියි, රට කපුයි, මුද්දකයි තමා."

දු දරුවන්ට පමණක් නොව - ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගැන දැන ගැනීමට එතුමා ගැන කියැවීමට කැමැති කොයි කාටත් මේ ග්‍රන්ථය එක්තරා මූලික පදනමක් සපයයි. කිතුනු සංකීර්ණ ජාතික අධ්‍යයනය ගරු බෙහෙවින්ම සේවයේ පියතුමා ජේසු කතාව ගැන හැඳින්වීමක් කරයි.

සඟසැපත් පුජ්‍ය මර්සලින් ජයකොඩි පියතුමාගේ අත් ඇතුරු ද දැන හඳුනා ගැනීමට හැකි මේ පොත ලියන්නට එතුමාට යෝජනා කර ඇත්තේ සෝමසිරි කස්තුරි ආරච්චි සුරිත්ය. ජේසුකතාව දු දරු වැඩිහිටි කොයිකාටත් කියවිය හැකි අපුරු පොතකි.

ගිලිපත් අඩයකෝන්ගේ ක්‍රිබස 205

වහන්සේ විතරද ඉතා ගරු

ස්වාමිනි, ස්වාමිනේ, ජේසුනි, ජේසුනේ, ක්‍රිස්තුනි, මරියනි යන ආමන්ත්‍රණවල පවතින්නේ ගෞරවාර්ථ බහුවචනයේ ආලපන විභක්තිය බව බොහෝ දෙනෙකුට නොපෙනේ. එහි ඒකවචන නම් ස්වාමි! ජේසු! ක්‍රිස්තු! මරියා, මරියේ යනුයි. දිව්‍ය පුත්‍රයෝ, දේවමාතාවෝ, පිතෘහු, පියාණෝ, පුතණුවෝ, ස්වාමිදරුවෝ, දියණියන්ද, නමන්වහන්සේ වගයෙන් පිහිටි උත්තමාර්ථවචි පදවල ශ්‍රේණිගත කිරීමක් නැත. ඒවා බහුවචන බැවින් තත්වය එක සමානය. ඒ අතුරින් වහන්සේට අකුරු වැඩි නිසාදෝ වහන්සේගෙන් ඉහළ බුහුමන් ලැබෙතියි සිතමින් සමහරු ස්වර්ගයේ වැඩ සිටින සහ නමෝ මරියනි යාවැඳා වෙනස්කර උසුරුවති. සමහරවිට ඔවුන් ඉනුන් පොතැවති, "ස්වර්ගයේ වැඩසිටින අපගේ පියාණන්වහන්සේ, අද අපට දානය කරන සේක්වා, කමා කරන සේක්වා, අප මුදාලන්නා සේක්වා යයි කියාවි. නමෝ මරියනි යැදුමේදී" ආශිර්වාද ලද්දහු ඔබවහන්සේය. පලවත් ජේසුන්වහන්සේ ආශිර්වාද ලද්දහුය. යයි ඔවුන් කිවහොත් අවමව වියරණයන් රැකේවි.

සාහිත්‍යයෙහි නුඹ/ මුඛ/ මබවහන්සේ දැකිය හැකිය. වහන්සේ සහ දැ ගරු පදවලට පෙර අනුක්‍රම බහුවචනය පිහිටයි. බොහෝ විසන්හු 'මබ' බහුවචනයක් ව සලකති. මබතුමා කීවිට ඒකවචනයයි. මබතුමෝ කීවිට නැවත බහුවචන වේ. රජාණන්වහන්සේ, නැනැන්තන්වහන්සේ ආදියේ ගෞරවාර්ථය දෙවරකි.

දරුවෝ යන බුහුමන් පදයට පෙර නාමප්‍රකෘතිය යෙදුවාට, වහන්සේට පෙර ජේසු, ක්‍රිස්තු, ස්ප්‍රිතු සාන්තු මරියා සහ පාප් යන නාම ගැටලු මතු කරයි. ඔවුන්වහන්සේ යන නිවැරදි වදනට මවුචහන්සේ යයි පෙරකල හැඳින්වුණේ පැවිදි සොහොයුරියන්ගේ ශ්‍රේෂ්ඨ මවතුමියටයි.

දුක්ප්‍රාප්ති ප්‍රසංගයේ දයාධික මනස්තාප නවයේ මබවහන්සේ ඇත්තේ හතරපලකය. අනිත් තැන්වල මබගේ, මබට වගයෙනි. "මබගේ විස්මපත් වූ අහස් නැගීම බලා" පරිදි ප්‍රාර්ථනාවල එන සැටි බලන්න.

ජේසු පිහිටයි! දේව පිහිටයි!
ජේසු උපන්නේය. සතුනි!
දේවපුත්‍රයා පිළිසිඳිය දෙව්බෙලෙන්.
ජේසු ක්‍රිස්තු ආරාධිතවේවා.
සර්ව පරිශුද්ධ වූ දෙව්පියාණන්ට පුනරුක්ති දෝෂයෙන් යාවැඳා කරන්නේ මන්ද?
මට ස්වාමිනි, ස්වාමිනි යි කියන සියල්ලෝම ස්වර්ගාරාජ්‍යයට ඇතුළු නොවන්නෝය. (මතෙව් 7:21)

165 ගරු නිලකාරීන් පුනාන්දු පැ.තු.නි. නොයුරු

බින කුණක් ආවෙහ භැටි බලන්න කුණු රේදු කොදා ගන්නට කැමති ද පුංචි ගෙවල් හා වතුරේ බලන්න උපන්දා හටත් කළ හව් කොදන ව් හටට

විෂ්ණු කන්දාගේ දෙව්වරු බඟෙනුයි දවසක දැවැණුම බඟෙනේ හට වියුණු වච කුප්ප කනා කෘතියයි වච නිකර්ම නායකයට වච භැන් දා භිඤ්ජනන

වන්න වන්න වන්න වන්න

යැදුණේ දුන්නේ කිවේ කිදුවේ

ගායනය : කැළණියේ ගැමුණු බයස්

සිනමා රැළි

කර්මාන්තයක් ලෙස සිංහල සිනමාව ගොඩනැගුනු අතර කාලයත් සමඟ කලාත්මක සිනමාව, වානිජ සිනමාව, මැද මාවතේ සිනමාව ආදී වශයෙන් සිංහල සිනමාව වර්ගීකරණය වූ අතර කාලයත් කර්මාන්තයත් ලෙස බිඳ වැටී තිබිණ. මේ සියලු තත්වයන් මැද සිනමා රැළි ග්‍රන්ථයෙන් කතුවරයා වැසම් කරන්නේ සිලෝන් නියට්ටස් ආයතනය ඇතුලු ආයතන හා චිත්‍රපට

අධ්‍යක්ෂ වරුන් ඇසුරේ කලින් කලට බිහිවූ සිනමා රැළි ගැන කතා කරන්නටය. මෙය අනගි වැසමකි.

මීට අමතරව සිංහල චිත්‍රපට නාමාවලිය, චිත්‍රපට අධ්‍යක්ෂ නාමාවලියද ඉදිරිපත් කරන්නට කතුවරයා සමත්වෙයි. කතුවරයාගේ 19 වැනි ග්‍රන්ථය වන සිනමා රැළි සිංහල සිනමා සාහිත්‍ය පෝෂණය සඳහා කදිම මෙවලමකි. කතුවරයාට අපෙන් උණුසුම් සුපතුවේ!

පුරාණ ගිවිසුමේ ප්‍රඥා සාහිත්‍යය හා ගීතාවලිය



කර්තෘ - ගරු හෙන්රි සිල්වා පියතුමා මිල - රු. 30/-

කොළඹ අගරදැමුරු පදවි බයිබල් කොමිසමේ අනුග්‍රහයෙන් ගරු හෙන්රි සිල්වා පියතුමාගේ බයිබල් අධ්‍යයන ග්‍රන්ථ මාලාවේ නවතම ප්‍රකාශනය දැන් නිකුත් වී තිබේ. අගරදැමුරු පදවි සහයක රදැමුරු අතිඋතුම් මේරියස් පිරිස් හිමිපාණන් දක්වන මේ අදහස් පෙල ඉතා වටහේය. "ගරු ආචාර්ය හෙන්රි සිල්වා පියතුමා අතින් රචනා වන ශුද්ධ බයිබලය සම්බන්ධ පොත් පෙළ බොහෝ කරුණු කාරණා වලින් සමන්විත ය. එය සිංහල පාඨකයාට ඉදිරිපත් කිරීම ප්‍රශංසනීය ය. මෙම

පොත් පෙළ මඟින් දේව වචනය පිළිබඳ හරි අවබෝධයක් ලබන ඔබට එය ඔබගේ ජීවිත ගමනට පහතක් ද ආලෝකයක් ද වනු නොඅනුමානය."

පුරාණ ගිවිසුම තුළ දක්නට ලැබෙන ප්‍රඥා සංකල්පය හුදු මනසට වඩා ප්‍රායෝගික ජීවිතය හා සම්බන්ධ නිසා ජීවිතය සාර්ථක කර ගැනීමේහිලා ඉන් ගතහැකි එල ප්‍රයෝජන අති මහත්ය. පුරාණ ගිවිසුමේ ප්‍රඥා සංකල්පයට පෙරදිග ඉපැරැති ප්‍රඥාවද මෙස පොරොම්පාන හා මිසර ආභාෂ ලබා ඇති බැව් කතුවර පියතුමා සඳහන් කරයි. මේ ගැඹුරු සංකල්ප පහසුවෙන් කියවා තේරුම් ගැනීම වඩාත් දුෂ්කර හා අසීරු කරවන්නකි. එතෙක් ඒ නිසාම මේවා කියවීමෙන් ඇත්වීම එලදායක නැත. මේ ග්‍රන්ථයෙන් ප්‍රඥා සාහිත්‍යයට හැඳින්වීමක්, පැරැණි ගිවිසුමේ ප්‍රඥා පොත්. ගීතාවලියට හැඳින්වීමක් හා තෙතිලි ගීත අධ්‍යයනය මෑතයේ වූ පරිච්ඡේද හතරක් අඩංගු වේ. ඒ ඔස්සේ එක්තරා අධ්‍යයනයකට මං පාදන කතුවරයා පාඨකයාට ඒ මඟ විවර කරදෙයි.

පුරාණ ගිවිසුම තුළ පවත්නා දැඩි ඒකදේවවාදී ස්වරූපය පුරාණ ගිවිසුමේ ප්‍රඥා සාහිත්‍යයට හා පැරැණි මැද පෙරදිග ප්‍රඥා සාහිත්‍යයට වෙනස් මඟක් ගනී.



හතලිස් වසරක ශුද්ධාත්ම ගමන ශුද්ධෝත්තම පියා සමරයි

බැසිල් ගෝන්සේකා විසින්



ශුද්ධාත්ම ආගමන පෙරදින සෙනසුරාදා සා. පින්තර වතුරගුයට සපැමිණි 50,000 කට අධික ශුද්ධාත්ම ජනතාවක් සමග සුදොකුම් පියතුමෝ ඉතාලි හි ශුද්ධාත්ම ගමන මගේ 40 වැනි සංවත්සරය දේව ප්‍රශංසාවෙන් සැමරුවහ. 70 දශකයේදී විවිධ රටවල ඇරැඹුණු ශුද්ධාත්ම නවෝදය ගිහි පැවිදි දෙපාර්ශවයෙන්ම සංගාහිත වේ.

එරටේ රජයේ සම්මේලනයේ අවසරය ලැබුණේ වර්ෂ 2007 ජනවාරි මස 30 වෙනිදාය. ශුද්ධාත්ම නවෝදයේ එලඹාගන්නා ගැන ශුද්ධෝත්තම පියා සිය අමන්දානන්දය හා තුනී බැතිමය මෙලෙසින් ප්‍රකාශ කළ සේක. "පසුගිය හතලිස් වසර පුරා ශුද්ධාත්ම ජනතාව විසින් දේව රාජ්‍ය පතුරුවාලීම සඳහා ලබාදී ඇති ආයතනවල ද, කිතුනු සංසය ගොඩ නැගීමට ද සමස්ත සහාය නායකයන් සමග කිතුනු ඒකත්වය ගොඩ නැගීමට ද ශුද්ධාත්ම ජනතාව විසින් දී ඇත්තේ මහරු ආයතනවලයයි. ඔබ සැමගේ විවිධ ක්‍රියාකාරීත්වයෙන් ද වර්තන හැඩගැස්සීමෙන් ද ස්ප්‍රිතුමාව

නව ජීවිතයක් ප්‍රකාශ කිරීමෙන් ද නව පරපුරට දී ඇති පරමාදර්ශය වෙනුවෙන් අපි දෙවිදුන් පසසමු. "නවද සිය ඇදහිල්ලේ සාක්ෂි කරුවන් වෙමින් දිළිඳු හා ආන්තික ජනතාවන් වෙත සක්‍රිය සහෝදරත්වය තුළ දෙවි වදන බෙදා දෙමින් ශුද්ධාත්ම නවෝදය ලෝ පුරා පතුරුවන ලෙස ද එතුමෝ අයදීමක් කළෝය. "සුරපුර දෙස දැස් විදහා සිටීමෙන් විධා නොවන්න. නිරන්තර යැදුමේ යෙදෙන්න. සුරපුර ගමන් මග පෙන්වා දෙන පරපුරක් අවැසිය. එබඳු ජීවිත ගමනක් යන්නෝ සිය ජීවිත තුළින් දෙවිදානෝ නිරන්තරයෙන් පසසති." එතුමෝ එලෙසින් ද ප්‍රකාශ කළ සේක.

ඇල්ජීරියාවේ කිතුනු ප්‍රබෝධයක සලකුණු

ඇල්ජීරියාවේ විශාලතම රට ලෙස හැඳින්වෙන ඇල්ජීරියාවේ මුස්ලිම් දේශය යයි හඳුන්වා ගනු ලැබේ. දෙසතිකයකට ඉහතදී ඇල්ජීරියාවේ අගනුවර වන ඇල්ජීර් හි ගොඩ නගන ලද කතෝලික බැසිලිකාව ස්ථාපිත කිරීමේ උලෙළට රාජ්‍ය අමාත්‍යවරයා ද ඉස්ලාම් ආගමික නායක ඉමාම් වරුද සහභාගි වූහ. බැසිලිකාව ගොඩනැගීම සඳහා විශාල මුදල් කොටසක් රජයෙන් ද ලැබී තිබිණි. ඉස්ලාම් නායකයන්ගේ සහයෝගයත්, සහභාගිත්වයත් සහිතව රටේ අගනුවරේ බැසිලිකාව පිහිටුවාලීම ඉස්ලාම් හා කතෝලික සංහිදියාවේ ඓතිහාසික පියවරක් වශයෙන් වාර්තා ගතවනු ඇත. වර්ෂ 1990 දී ඇතිවූ සිවිල් යුද්ධයේදී ඝාතනය කෙරුණු ජනතාව ඇතුළු කිතුනුවෝද වූහ. ඒ කාලයේදී ඇල්ජීරියාවේ නිබිහිවූ හි ජීවත් වූ ආරාමික යතිවරු සත්දෙනෙක් ද ඝාතනය කරන ලදී.

එහෙත් ඇල්ජීරියාවේ කතෝලික සභාවේ ආරම්භය ප්‍රථම ගෙවර්ෂයේදී සිදුවී ඇත. පසුකාලීනව ශුද්ධවර අගුස්තියානු මුනිතුමා වරුන් සහා පියවරක් විසින් ද ඇල්ජීරියානු කතෝලික සභාව පොහොණි කරනු ලැබූ ඇත. පස්වැනි ගෙවර්ෂයේදී කතෝලික සංඝයන් 500 ක් පැවත තිබේ. එම යුගයේදී සිය ගණනක් රඳවූරු හිමිවරුන් සේවයේ නිරතව සිටි බැවින් ද වාර්තා වේ. එහෙත් අද පවතින්නේ කතෝලික සංඝයන් තුනක් පමණි. වර්ෂ 2006 දී පනවනු ලැබූ ඉස්ලාමය නීතියක් අනුව සැම කිතුනු ආගමික මෙහෙයක් සඳහා අවසර ලබාගත යුතු වී. ඉස්ලාම් දහමට හරවා ගැනීමට උත්සහයක් දරා ඇති යයි චෝදනා කරනු ලැබුවහොත් අදාළ පුද්ගලයන් වසර පහක් දක්වා සිරගත කිරීමේ නීතියක් ද පවතී. මෙම සත්‍ය තතු හෙළි කරනු ලැබුවේ ඇල්ජීර් හි ගාලේවි ධර්ම උද්ගාරු හිමිපාණන් විසිනි. එහෙත් මෑතදී බිහිවූ නව ආණ්ඩුවේ ක්‍රියා කලාපය තුළ ආගමික නිදහස වැඩි වැඩියෙන් ලැබෙනු ඇතැයි ද එතුමෝ ප්‍රකාශ කරති. ආගමික නිදහස තිබිය යුතු යයි විශ්වාස කරනා මුස්ලිම් කොටස් ද වේ. එවැනි කණ්ඩායමක් කලක සිට කිතුනු පිරිසක් සමඟ බයිබලය හා කුරානය පාවිච්චි කරමින් ගාච්ඤාවේ හා කතිකාවගේ යෙදෙනා බැවින් ද ප්‍රකාශනය. උදාවී ඇති මෙවන් තත්ත්වය ප්‍රකාර කිතුනුවන් හට වැඩි ආගමික නිදහසක් ඇල්ජීරියාවේ උදා ඇතැයි බලාපොරොත්තු වේ.

රුසියානු ඔතොඩොක්ස් හා කතෝලික සභාවන් එකත්වයක කරා

ලෝ පුරා ප්‍රචලිතව පවත්නා ද්විතකරණයේ ඔතොඩොක්ස් හා කතෝලික ක්‍රියාකාරීත්වයන් මඟින් ප්‍රතිචාර දැක්වීම කළ හැකිය යයි ඔතොඩොක්ස් සහා මතභේද සම්බන්ධීකාරක හිලේරියන් වොලොකෝමාලාමිස් රඳවුරු තුමා පැවැසීය. එතුමා විසින් එලෙස ප්‍රකාශ කරනු ලැබුවේ "අවැසිතාවන්ට පරෝපකාර" නම් ලෝ ප්‍රකාශ කතෝලික සංවිධානයේ නිලධාරී පිරිසක් අමතමිනි. රුසියාවේ මෙන්ම අනෙක් රටවල ද ලොකීන්තවය කරා ඇදී යන ජනතාවන් අධිකාරීක පැවැත්ම කරා ගෙනයා හැකි සක්‍රිය ක්‍රියාකාරකම් කීපයක් ද නිදර්ශණ වශයෙන් දක්වනු ලැබීය. "එබඳු ඒකත්වයේ ගමනක් යාම සඳහා අතිත බාධා තුළ රැඳී නොසිටිය යුතුය. අරාබිකරයේ මුස්ලිම් රාජ්‍යයන් හි වෙසෙන කිතුනුවන්ගේ පීඩාකාරී තත්ත්වයන් සභාවන් ද්විතකරණයේ අවබෝධ කර ගැනීමේ කාලය උදාවී ඇත. එලෙස පීඩා විඳින කිතුනුවන් වෙනුවෙන් සක්‍රිය ක්‍රියාදාමයක් දියත් කිරීම සහා ද්විතකරණයේ කාලීන යුතුකමක්ය. විවාහය ද පවුල ද සම්බන්ධිත කිතුනු ධර්මතාවයන් සුරැකීමේ උගැන්වීම් හා ක්‍රියාකාරකම් කතෝලික හා ඔතොඩොක්ස් සභාවන් විසින් එක්ව ක්‍රියාත්මක කළ යුතුය. දේව ධර්මය උගෙන ගන්නා කතෝලික හා ඔතොඩොක්ස් තරුණ තරුණියන් හුවමාරු කරගැනීමේ වැඩ පිළිවෙළක් ද එළඳාගිය යුතු ඇත. කතෝලික හා ඔතොඩොක්ස් පරෝපකාර සංවිධාන විසින් ඒකීය ක්‍රියාකාරීත්වයන් හා ඒකත්වයන් ඉදිරියට ගෙන යාමෙන් අත්දැකිය හැකි සවිය ද, එකමුතුව ද, කිතුනු සාක්ෂිය ද, අතිශයින් බලගතු වනු ඇත." මෙයාකාරයෙන් ඔතොඩොක්ස් අග රඳවුරු හිමිපාණෝ ද කතෝලික දහම ක්‍රියාකරුවෝ ද සිය අදහස් හුවමාරු කරගනිමින් ක්‍රියාකාරී ඒකත්ව ගමනක් යාමට ප්‍රතිඥා දුන්හ.

සම්ඳුන් කුරුස ගත වීමේදී හුම් කම්පාවක් වී යයි හු විද්‍යාඥයෝ පවසති

ජේසුස් ස්වාමීන් වහන්සේ කුරුසයේ පණ පුද දෙද්දී හුම් කම්පාවක් සිදුවූ බවට සාක්ෂි සොයාගෙන ඇතැයි ඊශ්‍රායෙලිය හු විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මෙම ඓතිහාසික සාක්ෂිය මැනිම් ක්‍රමාගේ සුවිශේෂයේ (මැනිම් 27:50-52) දැක්වෙන්නේ මෙලෙසයි. "ජේසුස් වහන්සේ මහන් ගබදයකින් හඬ නගා ආන්මය හළ සේක. දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය. පොළව කම්පා විය. පර්වත පැලුණේය. සොහොන් ගෙවල් ද ඇරුණේය."

දූවිලි කොටස් තමන්ගේ පරීක්ෂණවලට යොදාගෙන තිබේ. ඔවුන්ගේ පරීක්ෂණ අනුව ජේසුස් වහන්සේ කුරුස ගතවූ අවස්ථාවේදී දැවැන්ත හු කම්පනයන් දෙකක් සිදුවී ඇති බැවින් ඓතිහාසික සාක්ෂි මස්සේ එම විද්‍යාඥයෝ සනාථ කරති. ඇතිවූ බවට ලියැවී ඇති හුම් කම්පාවන් උපහැරණයක් ලෙසින් ඇතැමුන් විසින් පැවැසිය හැකි නමුත් එම හුම් කම්පාවන් අන්දුට අයගේ සාක්ෂි දේව වචනයෙන් ද පාරම්පරික කට වචනයේද රැඳී ඇති බැවින් එම විද්‍යාඥයෝ සනාථ කරති. ජේසුස් වහන්සේ කුරුසගත කාරුණට පසු පැය තුනක කාලයක් පුරා අඳුරක් පැවැති බැවින් සුවිශේෂ හතර විසින් ද වාර්තා කළේය. හුම් කම්පාවන්ට පසුව ඇතිවූ දූවිලි සමඟින් අඳුර පැතිර තිබෙන්නට ඇතැයි ද විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මෙම සියළු විද්‍යාත්මක ප්‍රකාශයන් ලෝ ප්‍රකාශ විද්‍යා ප්‍රකාශනයක පළකොට තිබේ.



වහිකානයේ රහස්‍ය ලේඛන හාර සේවක අත්අඩංගුවට

වහිකානයේ යම් යම් රහස්‍ය ලිපි ලේඛන අස්ථාන ගතවීමේ හේතුව මත එම රාජකාරිය හාර පාවලෝ ගානුයුත් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරුන් විසින් ප්‍රශ්න කිරීම සඳහා යොමු කර ඇත. වහිකාන පොලීසිය විසින් පවසනු ලබන්නේ පර්පාලනය හා බැඳී ලිපි ලේඛන සමුහයක් ඔහු පදිංචි ස්ථානයේ තිබී සොයා ගත් බවයි. පර්පාලන කටයුතු සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පියා දෙදහිකව කටයුතු කොට ඇත්තේ ඔහු සමඟය. එම නිසාවෙන් මෙම සිද්ධිය හේතුවකට ගෙන ශුද්ධෝත්තම පියා ද මුහුණ වේදනාවට පත්ව

ඇතැයි දැක්වේ. වහිකානයේ රහස්‍ය ලිපිලි අතුරුදහන් වීම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කාදිනල් හිමිවරුන් තුන් නමකගේ නායකත්වයෙන් කමිටුවක් ද පත් කරැත. එම කමිටුව විසින් සොයාගනු ලබන තොරතුරු අනුව ගානුයුත් මතකට එරෙහි චෝදනා විභාග කරැම සඳහා ඉතාලි අධිකරණයට ඉදිරිපත් කරනු ලැබේ. තවද මෙම රහස්‍ය ලිපි ලේඛන සම්බන්ධයෙන් වහිකාන බැංකු ප්‍රධානියා ද විමර්ශනයට පාත්‍ය කර ඇතැයි වාර්තා වේ.

ඉන්දුනීසියාවේ පුංචි සෙමනේරියක් ඉදි කිරීම නවතාලීමේ හැත

ඉන්දුනීසියාවේ බංකා බෙලෙතූන් ප්‍රාන්තයේ පුංචි සෙමනේරියක් ගොඩනැගීමේ කටයුත්ත නවතා දැමීමේ සුවිසල් විෂයමක් ක්‍රියාත්මක බැවින් එම ගොඩනැගිලි කමිටුවේ සාමාජික පොනස්සියස් මර්ගානුස් පියතුමා කතෝලික මාධ්‍යයට ප්‍රකාශ කරැත. මෙම පුංචි සෙමනේරිය ඉහතදී වෙනස් ස්ථානයක ගොඩනැගීමට සූදානම් වූ අවස්ථාවේදී ද මුස්ලිම් කණ්ඩායම්වල විරුද්ධත්වය නිසා එම අදහස අත්හැර දැමීමට සිදුවිය. එහෙත් මේ හැම විරෝධතාවයක් කෙරෙහි කිසිදු නිතිමය තත්ත්වයක් බලනොපවත් බලධාරීන් මුස්ලිම් විරෝධතා කරුවන්ගේ බලපෑම් වලට යටත්ව බාධා පමුණුවති. "අවසර සියළු කොන්දේසි සපුරාලමින් අනුමැතිය සඳහා අදාළ ලියැවිලි මාස කීපයකට ඉහතදී ඉදිරිපත් කර ඇතත් තවමත් කිසිදු උත්තරයක් ලැබී නැත." මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවේ ද පොනස්සියස් පියතුමා විසිනි. කල්මැරමේ හා අවසර නොදීමේ ව්‍යාජ හේතූන් මත බලධාරීන් අක්‍රියව සිටින්නේ ඒ ඒ මුස්ලිම් සංවිධාන විසින් කැරෙනා බලපෑම් නිසායැයි ද වාර්තා වේ. ඇත්තෙන්ම පුංචි සෙමනේරි ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුත්ත ආරම්භ කරනු ලැබුවේ 2010 වර්ෂයේදීය. ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ විරෝධතාවයන් තවදුරටත් මෝදු වෙමින් පවත්නා හෙයින් මෙම කටයුත්ත කෙසේ ඉටුකරගත හැකි වේදැයි කතෝලිකයෝ යැදුමෙන් බලා සිටිති. ආගම හා සාමය පිළිබඳ ඉන්දුනීසියානු මණ්ඩලයේ මහ ලේකම් තියෝපිලස් බෙලා විසින් ද පවසා ඇත්තේ පවත්නා අවිනිශ්චිත තත්ත්වය ප්‍රකාර මිසිස් අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයන් ද අකර්මිතය වී ඇති බවයි. ඉන්දුනීසියාවේ ඉස්ලාම් වරුන්ගේ සංඛ්‍යාව 8.0% වන අතර කතෝලිකයෝ 3% පමණක් වෙති.

සිරියාවෙන් කිතුනුවන් අතුගා දැමීමේ ප්‍රයත්නයක් !

මැදපෙරදිග වසන්තය සමඟ සිරියාවේ මැදපෙරදිග ඇත්තේ ඝාතන රැල්ලකි. පාලක ධසාර් අණාද් ගේ හමුදාවන් හා සටන්කාමීන් අතර පවත්නා යුද්ධයෙන් දිනපතා සිය දහස් ගණන් මරුදමුවට පත්වේ. මෙම සටන් අතරට මැදදිවි සිටින කිතුනුවෝ සටන් කරුවන්ගේ උදව් සටන් පීඩනයටත් පත්ව සිටිති. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ධසාර් අණාද්ගේ පාලනය විසින් කිතුනුවන් ආරක්ෂා කැරෙනා බවට ඇති චෝදනාවයි. ඇත්තෙන්ම ධසාර් අල් අණාද්ගේ පාලනය ඒකාධිපති වූවත්, සුළුතර ආගමිකයන්ගේ නිදහස බොහෝදුරට ආරක්ෂා වී ඇත. එම නිසාවෙන් රටේ මුළු ජනගහණයෙන් 10% පමණක් වන කිතුනුවන් සිරියාවෙන් අතුගා දැමීම විප්ලවකාරී හට හමුදාවන්ගේ අරමුණක් බවට පත්ව ඇත. පසුගිය සති කීපය තුළ සටන් පැවැති සිරියාවේ හොමිස් ප්‍රදේශයේ වෙසෙන කිතුනුවන් 90% වැඩි සංඛ්‍යාවක් පන්නා දමා තිබේ. තවද 'පාලිලා' යන

ප්‍රදේශයේ කිතුනුවන් ද සිය ගම්නියම්ගම් අතහැර පළා ගොස් ඇත්තේ මරණ තර්ජන හමුවේය. ඔවුන්ගෙන් බොහෝදෙනා ලෙඩවනන් මායිමේ රැකවරණය ලබමින් සිටිති. මෙම කිතුනු පීඩන තත්ත්වය සිරියාව පුරා අඩුවැඩි වශයෙන් විසිරී සිටින කිතුනුවන් කෙරෙහි දුරුණු අන්දමින් බලපා ඇතැයි කිතුනු පුවත් වාර්තා කරයි. ලෙඩවනන් රාජ්‍යයට පැන ගත් සිරියානු කිතුනුවන් විසින් ප්‍රකාශ කරනු ලබන්නේ පැහැර ගැනීම ද කප්පත් ලබා ගැනීම ද තාඩන පීඩන අතරේ දුකට පත් සිරියානු කිතුනු ජනතාව දේවරක්ෂාව තුළ පමණක් රැඳී සිටිනා බවයි. සිරියාවේ පවත්නා නොහිත් පීඩාකාරී තත්ත්වය පෙරදැර කොටගෙන ශුද්ධෝත්තම පියාණන් විසින් යුරෝපා රටවලින් ඉල්ලා ඇත්තේ යම් ආකාරයකින් සිරියාවේ පවත්නා ඝාතන රැල්ල නවතා දමන ලෙසය.

සිරිලකට වැඩම 1 පිටුවෙන්

කතෝලික සභාව මේ රටේ ජීවන තත්වය නංවාලීමේ දී ස්වකීය ආගමික සාක්ෂි දැරීම තුළ අධ්‍යාපනික, සෞඛ්‍ය සේවා හා සමාජ සත්කාරක ක්‍රියාවලියේ නිරතව ඇති බවත්, ඉදිරියටත් සියලු පුරවැසියන්ගේ පොදු යහපත, අනන්‍යතාව අවබෝධය හා සංවර්ධනය උදෙසා කැපවන බවට ද සහතික විය. සසුන් පිය හමුවෙන් පසු ජනාධිපතිතුමා වහන්සේගේ අමාත්‍ය අති උතුම් ධෝමනික මැමිබර්ට් අගරදගුරු ගිම්පාණන්ව ද හමුවිය.

ස්වාමීන් වහන්සේගේ 1 පිටුවෙන්

අති උතුම් මැල්කම් කාදිනල් රජයේ අගරදගුරු ගිම්පාණන්ගේ අනුමැතිය හා මග පෙන්වීම මත භාග්‍යවත් ජ්‍යෙෂ්ඨ දේව ධර්ම නිකේතනයේ අදියුරු පියතුමන් හා ආචාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පරිවර්තන කමිටුව විසින් මෙය සම්පාදනය කර ඇත.

ශ්‍රී. බයිබලීය අධ්‍යාපනයට මෙන්ම බයිබලීය ආධ්‍යාත්මිකත්වය ප්‍රවර්ධනය සඳහා මෙය අත්වැලකි. එය අධ්‍යාපනික, ධර්මෝපදේශ සහ ජනවන්දනා කටයුතු සඳහා හොඳ මාර්ගෝපදේශකත්වයක් සලසන අත් පොතකි.

අභාවයට යා හොඳි 3 පිටුවෙන්

සම්බන්ධතා සුන්දරද්විලී ගියේය. බුලත් හෙළපුවෙන් කරන ලද ආරාධනා මුද්‍රිත කෘති පතට හැරී මංගල උත්සව ගන්වනට පටන් ගත්තේ නගරයේ උත්සව ශාලාවලය. ඇතැම් අවමංගලෝත්සව පවා සංවිධානය කරනු පිණිස මල්ශාලාවට භාර දුන්නේය. ගම උඩුයටිකුරුවේ නව සංස්කෘතික රැල්ල ගම හරහා ගලා ගියේ ඒ ආකාරයෙනි. අල්ලපු වැටේ සිටින අසල්වැසියා සමඟ හොඳහිත පවත්වා ගැනීම වෙනුවට ඔහු උන්නාද මළාද කියා වගේ වගක් නැතිවිය. මෙලෙස පාරම්පරික ගැමි සමාජයේ බෙදවැටීමකට මුල පිරුවේ අපට අනන්‍ය වූ සංස්කෘතික සාරධර්ම බැහැරකිරීමේ ප්‍රතිඵල වශයෙනි.

අද දවසේ අප ජීවත්වන තත්කාලීන සමාජයට සිදුවී ඇති නැස්පවත්වය වචනවලින් කියා නිමකළ නොහැකිය. මිනි මරන්නේ පවුල් පිරිත්ය. කහවත්තේ පමණක් ද්විත්ව සාතන දෙකකි. මුදලට මිනිස්සු මරන්නට කොන්ත්‍රාත් ගන්නේ පානාලයෝය. යමක් කමක් ඇති පවුලක සාමාජිකයකු සභවගෙන තර්ජනය කර කප්පම් ගන්නේ අපේම සාමාජිකයෝය. මුදල් උපයාගැනීමේ අලුත් උපාය මාර්ගය නිදන් වස්තු මංකොල්ලයයි. දැව හොතකම ජයට සිදු කෙරෙන්නේ අදිසි හස්ත පසුබිමේ සිටින නිසාය. මතට තින අද රජයට පාරවළල්ලක් වෙලාය. සොරකම, ස්ත්‍රී ලමා අපවාරය, අල්ලප, දුෂණය ආදී විෂමාවාර අද සමාජය ඉහ වහා ගොසින්න. රටට ආදර්ශ දිය යුතු දේශපාලනඥයන් අද මහපාලේ ගහ මරා ගන්න තත්වයට ඇද වැටී තිබේ. අද සමාජයේ බොහොමයක් අපරාධ දේශපාලනඥයන්ගේ ගිණුමට බැරවීමේ අතිශයින් ගෝචනියය. අතීතයේ ධර්මදේවියයි විරුදාවලි ලද ශ්‍රී ලංකාවේ සෑම තැනකම නීතිය හා සාමය දෙදරා යමින් පවති. සාමාන්‍ය සිවිල් සමාජය නීතිය අතට ගෙන විරෝධතා ප්‍රකාශ කිරීමට මහ මගට බැසීම ජාතියට එතරම් හිතකර නොවේ. පසුගියදා දොම්පේ, අගුලාන නා කහවත්තේ පොදු දේපළවලට පොලිසිවලට ගිනිතබා බලය අතට ගැනීමට තැත් කිරීම මේ රටේ නීතිය හා සාමය දෙදරා ඇති බවට හොඳම නිදසුන්ය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාව හයානක කාරලි තුනකට මුහුණ දුන්නේය. එයින් දෙකක් ජනතා විමුක්ති පෙරමුණේ කාරලිය. අනෙක ජනවාර්ගික යුද්ධයකි. ඒවා සියල්ල මේ රටේ සංස්කෘතික සාරධර්ම පිරිහීමේ ප්‍රතිඵල ලෙස අපි දකිමු. මෙහිදී මිය ඇදුණු පොලිසියේ හා ආරක්ෂක හටයන්ට අමතරව හදු යොවුන්මය සිටි තරුණ තරුණියන් කී දහස් ජීවිතවලින් වන්දි ගෙවන්නට ඇද්ද? දශක තුනකට වැඩිකාලයක් ඇදී ඇදී ගිය වාර්ගික යුද්ධය නිසාවෙන් සිය ජීවිත වලින් වන්දි ගෙවීමට අපමණය. අරන්තලාව, ශ්‍රී මහාබෝධිය, කාන්තන්කුඩිය, කැබලිගොල්ලැව, කොළඹ බෝගහ නන්දිය, මහ බැංකුව ආදී කිහිප තැනකදී පිරිපිටිය බෝම්බවලින් මිය ඇදුණු ආබාධිත වූ නිරායුධ අහිංසකයන්ගේ ගණන මෙතෙකැයි කිව හැකිද? විනාශ වූ සම්පත් වල වටිනාකම රුපියල් සතුවලින් මැනිය හැකිද? යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර ගොඩනැගීම අද මේවනතුරු මුළු ජාතියම විඳවන ප්‍රශ්නයක් වී තිබේ. මෙලෙස රට සංවර්ධනය අඩාලවී රට ආපස්සට හැරවීමේලා මුලික හේතුව වූයේ සාරධර්ම ගිලිහීයාමයි පිළිගැනීමට අප තවමත් අසමත්ය.

අතීතයේදී රාජ්‍ය පාලනයට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කළේ ජාතියේ මුරදේවතාවන් වන පැවිදි පූජක උතුමන්ලාය. 'වැවයි - දාගැබයි, ගමයි - පන්සලයි' යන්න එදා මේ දේශයේ සංස්කෘතික අනන්‍යතාව ප්‍රකාශ කළ ජාතියේ සංකේතයන්ය. උක්ත කරුණෙන් පැහැදිලි වන්නේ රටේ භෞතික සංවර්ධනයට සමගාමීව මිනිසුන්ගේ අධ්‍යාත්මයද නගාසිටුවිය යුතු බවයි. ප්‍රධාන ආගම් හතරකම මේ රටේ මුල් බැස ගෙන තිබුණ ද ඒවායේ උතුම් ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් පවතිද යන්න අප සියල්ලන් විසින් සිතා බැලිය යුතුව තිබේ. පන්සලට, දේවාලයට සීමාවී ඇති ආධ්‍යාත්මික ප්‍රතිපත්ති සාමාන්‍ය සමාජය අතට ගලා ගොස් පෝෂණය නොවන්නේ ඇයි දැයි සොයා බැලීමට මීට වඩා හොඳ කලක් තවත් නැත. එහෙයින් ආදියේ සිට අපට උරුම වූ සංස්කෘතික සාරධර්ම කෙරෙහි අවධානය යොමුකර හිතකර ආගමික වටපිටාවක් සමාජය තුළ ගොඩනැගීමේ ප්‍රථම වගකීම පැවරෙන්නේ ආගමික සංස්ථාවලට බව අමුතුවෙන් කිවමනා නොවේ. අපට යළිත් අතීතයට යා නොහැකි බව සත්‍යයකි. එහෙත් අතීතයේ යහ පැවැත්මට පාදක වූ සාරධර්ම යාවත්කාලීන කිරීම කෙරේ අවධානය යොමුකර ඒවාට නව අර්ථකථනයක් ලබාදීමට අපහසු නැත.

මෙහිදී අධ්‍යාපන ක්‍රියාවලියටද පැවරෙන වගකීම සුළුපටු නැත. දැනුම වර්ධනය පමණක්ම අධ්‍යාපනයේ එකම අරමුණ නොවේ. දැනුම - ආකල්ප කුසලතා සමබර ගුණ ගරුක යහපත් පුරවැසි පිරිසක් සමාජයට දායාද කිරීමද දේශීය අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුත්තේය. ලෝක සංගිදියාව ඇතිකිරීමේලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 'යුනෙස්කෝ' ආයතනය සිදුකරන්නේද වැදගත් කාර්ය භාරයකි. ඒ සඳහා සංගීත නාට්‍ය සාහිත්‍ය ආදී සෞන්දර්ය කලා මාධ්‍යයන් අසහනයෙන් දැවෙන මානව හදවත් නිවා සන්තර්ජනය කරන්නට හැකි බව යුනෙස්කෝව අවබෝධ කරගෙන තිබේ. මෙහිදී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන්ගෙන් සිදු කළ හැකි සේවය අති විශාලය. දේශීය සංස්කෘතික සාරධර්ම පාදක කරගත් මිනිසාගේ යහ පැවැත්මට අදාළ වැඩ සටහන් නිතර නිතර ඉදිරිපත් කිරීමෙන් ජන මාධ්‍යයටද මෙහිලා වැදගත් සේවයක් කළ හැකි බව අපගේ ඒකාත්මික පිළිගැනීමය.

බී. සී. අයි. සී. (O.C.I.C) සිතමා සහ ගුවන් විදුලි පාඨමාලා ඔක්තෝබරයේ සිට යළිත්

සිතමා - රූපවාහිනී ක්ෂේත්‍රයට තාක්ෂණික ශිල්පීන් සහ ප්‍රායෝගික නිපුණතා වලින් වැඩිම ප්‍රමාණයක් බිහි කළ බී. සී. අයි. සී. උන්ධා අන්තර් ජාතික පර්යේෂණ, ජාතික කතෝලික සිග්නල් ශ්‍රී ලංකා ආයතනය මෙහෙයවන මෙම පාඨමාලා යළිත් එළඹෙන ඔක්තෝබර මස සිට ගරු බෙහෙවින්ම පෝෂණ පියවරක් අධීක්ෂණය යටතේ ආරම්භ වේ.

මේ යටතේ අධ්‍යක්ෂණය, කැමරාකරණය, සංස්කරණය, හිර රචනය, රඟපෑම යන විෂයන් මුල්කරගෙන ප්‍රවීණ සහ වෘත්තීය විද්වතුන්ගේ සම්පත් දායකත්වයෙන් හා විෂය නිර්දේශයන් මත ප්‍රායෝගික පුහුණුවීම්, නවීන තාක්ෂණික මෙවලම් භාවිතය, ප්‍රවීණ රූපවාහිනී හා සිනමාකරුවන්ගේ දේශනා, වැඩමුළු සහිතව "සිතමා සහ රූපවාහිනීකරණය" පිළිබඳ පාඨමාලාවද, ගුවන් විදුලි මාධ්‍ය හැඳින්වීම, ගුවන් විදුලි පිටපත් කරණය, හඬ පාලනය, ගුවන් විදුලි කථනය, ගුවන් විදුලි ආකෘති හඳුනා

ගැනීම, ගුවන් විදුලි නාට්‍ය, ගුවන් විදුලි ප්‍රවෘත්ති, ගුවන් විදුලි අලෙවිකරණය, ගුවන් විදුලි දැන්වීම්කරණය, නව තාක්ෂණික මාධ්‍ය භාවිතය යන විෂයන් සපුරාලමින් පැරැති සහ නවීන තාක්ෂණික මෙවලම් පරිහරණය හා නවීන ගුවන් විදුලි මැදිරි පහසුකම් යටතේ ප්‍රායෝගික වැඩමුළු ඇතුළුව "ගුවන් විදුලි හිචේද්‍ය නිෂ්පාදක සහ තාක්ෂණය" පිළිබඳ පාඨමාලාව ද ආරම්භ කිරීමට හියම්තය. පිළිවෙලින් මාස 06 ක් සහ මාස 05 ක් පුරා සෙනසුරාදා සහ ඉරාදා දිනයන්හි පැවැත්වේ. පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තර සහතිකයන් පිරිනැමෙන අතර ඉල්ලුම් පත්‍ර ධාරගැනීම ප්‍රති මස 20 වන දින සිට ආරම්භ කෙරේ.

මේ පිළිබඳව වැඩි විස්තර 01 - 2692372 / 071- 8954214 දුරකථන අංක වලින් හෝ කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන කේන්ද්‍රය, අංක 45, කිංසි පාර, බොරැල්ල යන ලිපිනයෙන් ලබා ගැනීමට පිළිවන.

ලංකා අපෝස්තුළුවරයාණන්ගේ 5 පිටුවෙන්

කුඩා කුඩා කිතුනු සංඝ, ගම් මට්ටමින් ඒවා ස්ථාපිත කොට ගිහි නායකත්වය ඇති කරලීමය. අදත් මේවා යැදුම් නිවහන්, මණ්ඩප ආදී ලෙස ස්ථාපිත කර ඇති අතර, මේවායේ යැදුම් මෙහෙයන්, ශ්‍රී. ජපමාලය හා නුවාන වැනි හක්කි අභ්‍යාසයන් සිදු කරමින් ජනතාව එදා මෙන් අදත් ඒකාගී වී ඇත. මෙහි දී ප්‍රකාශ කළ යුතු දෙයක් ලෙස මෙම ප්‍රදේශවල ජනතාව මේවා සමඟ මාංගගතව අභිනව කිතුනු විශ්වාසයට සාක්ෂි දරන ආකාරය ඉතා සුවිශේෂී වේ. මේ කුරුස බොහොමයක් ගෝවේ ප්‍රාතිහාර්යාත්මක කුරුසියට සමාන ලෙස සාදා තිබීම ද මගින් එතුමන් ගේ ධර්මද්‍රව්‍ය ක්‍රියා මෙහෙවර මොනවට කියා පායි. මේ කුරුස අතුරින් කල්ලෙයිකඩඩයි කඩු ශ්‍රී කුරුසිය විශේෂත්වයක් දරන අතර, එය ප්‍රාතිහාර්ය සිරි කුරුසියේ ප්‍රමාණයට ම නිමවා තිබේ. අද ශ්‍රී ලංකාවේ පවතින ඉතා ඉපැරැණිම දේවස්ථානයක් ලෙස මන්නාරමේ පරාපාත්කන්ඩාල් දේවස්ථානය නම් කළ හැකි අතර, මෙය ශ්‍රී. ජපමාල දේවමාතාවන්ට කැප වූ වසර 400 කට වඩා ඉපැරැණි දේවස්ථානයකි. ඉපැරැණි ශ්‍රී විභූතිය තවමත් ප්‍රකාශ වන මෙම දේවස්ථානය අද ඉතා අබලන් තත්වයක පත් වීම, අතිශයින් ගෝචරකත ය. ඕලන්ද යුගයේ දී විසූ ඔරතෝරියාන ධර්මද්‍රව්‍යකරුවන් ප්‍රබල මධ්‍යස්ථානයක් වූ පරපාත්කන්ඩාල් දේවස්ථානය හා ඒ අසල පිහිටි මීසම් ගෘහය රැකගත යුතු ඉපැරැණි කතෝලික උරුමයකි. මෙහි විශේෂත්වය ලෙස වසර 400 ක් පුරා ඉතිහාසයේ විහිදී ගිය අද දක්වාම එහි ඉපැරැණි ශ්‍රී විභූතිය ඒ ආකාරයෙන් ම දක්නට ලැබෙන නිසාය.

මන්නාරමේ පිහිටි ලංකා අපෝස්තුළුවරයාණන්ගේ පිය සටහන් දැකගත් අපි සියලු දෙනාගේ ඊළඟ පිය නැඟුම වූයේ යාපනය අර්ධද්වීපයයි. මෙහි දී සිල්ලාලෙයි ගම නැරඹූ අප එහි ද මන්නාරමේ පරිදි අතීත කතෝලික විශ්වාසයන් දැකගත හැකි විය. මෙහි දී යාපනයේ එතුමන්ගේ ධර්මද්‍රව්‍ය මධ්‍යස්ථානය වූ සිල්ලාලෙයි ග්‍රාමය වනාහි දොන් ජේදුරු වැනි ප්‍රාණ පරිත්‍යාගිවරුන්ගේ නිජබිමකි. තවත් අතකින් බැලූ කල කොඩිගස මෙට්ටට හඳුන්වා දුන් ග්‍රාමයයි. මෙහි මරියනායගම් යන යුචල භාග්‍යවත් ජ්‍යෙෂ්ඨ පියතුමා දානය කළ සිරි කුරුසිය ද තවමත් මේ පරපුර සතුව ඉතා සුරක්ෂිතව ආරක්ෂා කර ඇත. අද එය රැ කගෙන පැවත එන්නේ නව වන පරම්පරාවෙනි.

අවසාන වශයෙන් ලාංකේය කිතුනු ඇදහිල්ලට පදනම වූ ලංකා අපෝස්තුළුවරයාණන් ගේ ශුද්ධවරයට එසැවීමේ ක්‍රියා පටිපාටිය අරබයා දියත් කර ඇති මේ වන්දනා ගමන් තුළින් ද විශේෂයෙන් කැඩී බිඳී රැඳී, තැළුණු, බිඳුණු සිතැත්තියන් වෙසෙන අපගේ මාතා භූමියේ එසැවීමේ ද සහජීවනයේ පාර තනන්නට භාග්‍යවත් ජ්‍යෙෂ්ඨ වස් මුනි දායකත්වය තුළින් මෙම වන්දනා ගමන උතුර හා දකුණ යා කෙරෙන සාම පාලමක් සේ ගත හැකිය. තවද උතුරුකරයේ කිතුනු විශ්වාසය රැකගෙන, ඊට මාංගගත වී, විශ්වාසය අගය කරන අපගේ සහෝදර සහෝදරියන් හා එක් වී අපගේ පූර්වාදර්ශය ලෙස භාග්‍යවත් ජ්‍යෙෂ්ඨ මුනිතුමා හා සම්බන්ධ කරගෙන අපගේ දේශය තුළ ද සුදු සබය තුළින් ලෝකය තුළ මාංගගත වන්නට වෙර දරමු. ඇප කැප වෙමු, වැයවෙමු, දිරි දෙමු.

පාස්කු නාට්‍යය 12 පිටුවෙන්

ඔවුන් හට, මරිය මදලේනා, ජුදාස්, පිලාත්, තෝමස්, පේදුරු (ධීවරයාගේ සිට පළමු පාප් පදවිය දක්වා) පැය ගණනාවක් වුවද විකාශය කළ හැකි වර්ත ශුද්ධ ලියැවිල්ලේ දැක්වේ. මෙවැනි නාට්‍යය පාස්කු නාට්‍යය ලෙස නොව කතෝලික නාට්‍ය ලෙස අන්‍යාගමිකයින් ඉදිරිපිට ද ප්‍රදර්ශනය කළ හැකි ලෙස වර්ෂය පුරා පෙන්විය හැක. සියලු ජනතාවට (ආගම හේදයෙන් තොරව) රසවිඳිය හැකි, ඊට පුරා පෙන්වනු ලබන ජාතික නාට්‍ය පෙළක් ලෙස නිර්මාණය වීම කෙතරම් අපූර්ව ද? (කලකට පෙර ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමන් සහ සාන්තා පාවුලු තුමන් කේන්ද්‍රීයව ඉතා නාට්‍යමය, නාට්‍යයක් අම්පිටියේ දෙවිසන්හලින් බිහිවුණි. අවාසනාවකට එය ජාතික කරලියට ඉදිරිපත් වූයේ නැත.) සුවිශේෂයේ සඳහන් ජේසු සමිදුන් දුබපාප්තිය (අන්තිම රාත්‍රී හෝජනයේ සිට අජරාමර උන්ථානය දක්වා) ගොරවාර්හ ජාකොමේ ගොන්සාල්වෙස් උතුමන්ගේ දුබපාප්ති ප්‍රසංග, පසස් ගී, ලතෝනි, කයදුස්කර ප්‍රාර්ථනාව ආදී ලාංකික කතෝලික අපට ඉතා සමීප පාස්කු කෘතීන් පරිශීලනය කිරීමෙන් සහ සංගායනා කිරීමෙන් ලැබෙන ආධ්‍යාත්මික රසය, සියලු පාස්කු නාට්‍යය අභිබවා යන බව නොකියා නොහැකිය. එසේම නූතන පාස්කු නාට්‍ය තුළින් අමතක කරන හෙවත් ගාමිහීරත්වයෙන් තොරව පෙන්වන අප සමිදුණන්ගේ අජරාමර ජයග්‍රාහී උන්ථානය අනාගත පාස්කු නාට්‍ය වලින් පූර්ණ ගාමිහීරත්වයෙන් යුතුව පෙන්වීම යුගයේ අවශ්‍යතාවයකි.

මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්ගේ "ක්‍රිස්තු වර්තය" විග්‍රහයේ ද මෙම සුවිශේෂී අවස්ථාව නිරූපනය වූයේ යන්තමිනි. ඊට හේතු වන්නේ, අප සද්ධර්මයේ මූලිකම අධිකාරය වන්නේ ජේසු ක්‍රිස්තුස් සමිදුණන්ගේ අනභිබවනීය, අජරාමර මළවුන්ගෙන් උන්ථාන වීම බැවිනි. එය අවනන්සේරු කිරීමට ඉඩ නොදිය යුතු බැවිනි. ඉතා වැදගත් කරුණ වන්නේ පාස්කු නාට්‍ය සංස්කෘතිය ශ්‍රී ලංකාවට සුවිශේෂී බවයි. බටහිර සහ ඇමරිකාවේ ඇත්තේ පාස්කු සිරිත් විරිත් පමණකි. කතෝලික පිලිපනයේ බැතිමතුන් කුරුසිපත් වන්නේ, බාරහාර වීම වශයෙනි. ඒ පිලිපින සම්ප්‍රදායයි. කතෝලික ලතින් ඇමරිකාවේ සමිදුණන්ගේ සුවිශාල ප්‍රතිමා (පාද නමස්කාරයේ විවිධ අවස්ථා නිරූපණය කරමින්) නගර පුරා පෙරහණේ යනි. ඉතින් අපේ දේ බැතිබරව, හරවත්ව සුරකිමු. - නිමි -

කුරුකුලාව පහළවත්ත ශ්‍රී. ලාසරස් මුනි ප්‍රතිමාව ස්ථාපිත කිරීම



කුරුකුලාව සා. ලාසරස් දෙවමැදුරෙහි 4 වන කොට්ඨාශ මීසම් සංඝයන් අයත් කිතුනු බැතිමතුන් පිරිසක් සංවිධානාත්මකව එම ග්‍රාමයේ ප්‍රථම වතාවට පසුගිය 13 වැනිදා ශුද්ධවූ ලාසරස් මුනි ප්‍රතිමාවක් ස්ථාපිත කර ආසිරි ගන්වන ලදී.

ප්‍රතිමාව ස්ථාපිත කිරීම සඳහා ජී. ඩී. ගොරඩා මේබල් මහත්මිය භූමිය පරිත්‍යාග කිරීමෙන් දායක වූ අතර පී. ඩී. ලයනල් මහත්මා ශුද්ධවූ ලාසරස් මුනි ප්‍රතිමාව ලබා දෙන ලදී. එදින කුරුකුලාව මීසම් සේවක ගරු ප්‍රසාද් පොන්නම්පෙරුම පියතුමා සමඟ ගරු භිලික්ඛ් ආනන්ද පියතුමා ද ප්‍රදේශවාසීන් සහ ආරාධිත අමුත්තන් අතරට එක්වූහ. එදින සහභාගී වූ සියලු දෙනාටම රාත්‍රී හෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී. (සටහන - කේ. ඩී. රුවිරා, සේයා - බබ. ඒ. කල්දේරා)

අසරණයන්ට සරණය වන ගරු සහෝදරතුමා



වර්ෂ 1932 අප්‍රියෙල් මස 26 දින උපත ලැබූ ගරු පෝත් ගිලිබිටි හි.ම.හි. සහෝදරතුමා 1937 කොට්ඨාශ සා. ලාසරස් මුනි ප්‍රතිමාව ලබා දෙන ලදී. එදින කුරුකුලාව මීසම් සේවක ගරු ප්‍රසාද් පොන්නම්පෙරුම පියතුමා සමඟ ගරු භිලික්ඛ් ආනන්ද පියතුමා ද ප්‍රදේශවාසීන් සහ ආරාධිත අමුත්තන් අතරට එක්වූහ. එදින සහභාගී වූ සියලු දෙනාටම රාත්‍රී හෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී. (සටහන - කේ. ඩී. රුවිරා, සේයා - බබ. ඒ. කල්දේරා)

වර්ෂ 1932 අප්‍රියෙල් මස 26 දින උපත ලැබූ ගරු පෝත් ගිලිබිටි හි.ම.හි. සහෝදරතුමා 1937 කොට්ඨාශ සා. ලාසරස් මුනි ප්‍රතිමාව ලබා දෙන ලදී. එදින කුරුකුලාව මීසම් සේවක ගරු ප්‍රසාද් පොන්නම්පෙරුම පියතුමා සමඟ ගරු භිලික්ඛ් ආනන්ද පියතුමා ද ප්‍රදේශවාසීන් සහ ආරාධිත අමුත්තන් අතරට එක්වූහ. එදින සහභාගී වූ සියලු දෙනාටම රාත්‍රී හෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී. (සටහන - කේ. ඩී. රුවිරා, සේයා - බබ. ඒ. කල්දේරා)

සරසවි ව්‍යාපාරයෙන් මල් දන්සැලක්



ඉකුත් පොසොන් පොහොය මුල් කොටගෙන ශ්‍රී ලංකා කතෝලික සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයේ කොළඹ කලාපීය සරසවි සිසු සිසුවියන් විසින් මල් දන්සැලක් සංවිධානය කරන ලදී. එහිදී කතෝලික සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයේ කොළඹ කලාපීය උපාධ්‍ය ගරු සමන් මැක්මිස් පියතුමා විසින් මල් වට්ටියක් හිමිනමකට පිරිනැමූ අයුරු....